

ନାର୍ତ୍ତମାଣେ
ମଦ୍ଦବ ଦେଶନା
100 ବୀ



جمعية الدعوة والإرشاد وتوسيعية الجاليات بالزلفي

هاتف: +٩٦٤ ٤٢٣٤٤٦٦ . فاكس: +٩٦٤ ٤٢٣٤٤٧٧

117

ନାରିତୁମାର୍ଗ ମଟ୍ଟର ଦେଖନା 100

100 سنّة ثابتة - اللغة السنديالية



جمعية البحوث والدراسات النوعية الجنائية في الزلفي

Tel: 966 164234466 - Fax: 966 164234477

١٠٠ سنة ثابتة

أعده وترجمه إلى اللغة السنحالية:
جمعية الدعوة والإرشاد وتنمية الجاليات بالزلفي
الطبعة الرابعة: ١٤٤٢/٩ هـ

(ح) شعبة توعية الجاليات بالزلفي، ١٤٢٥ هـ

فهرسة مكتبة الملك فهد الوطنية أثناء النشر

شعبة توعية الجاليات بالزلفي

١٠٠ سنة ثابتة - الزلفي ، ١٤٢٥ هـ

٥٦ ص؛ ١٧ × ١٢ سم

ردمك : ٩٩٦٠-٨٦٤-٥٧

(النص باللغة السنحالية)

١- الأدعية والأوراد أ. العنوان

١٤٢٥/٧٢٥

ديوي ٢١٢,٩٣

رقم الإيداع : ١٤٢٥/٧٢٥

ردمك : ٩٩٦٠-٨٦٤-٥٧

سنة ثابتة ١٠٠

නාලිතුමාගේ මදුර දැඟනා 100

අල්ලාග් පටසන බව නඩී මූහම්මද් (සල්) තුමා දැසු වදනාක් අබුභූමරෝ (රලි) තුමා මෙසේ හෙලි කරන්නේය.

عن أبي هريرة ﷺ قال: قال رسول الله ﷺ : ((إِنَّ اللَّهَ تَعَالَى قَالَ: مَنْ عَادَى لِيْ وَلِيًّا فَقَدْ آذَنَهُ بِالْحَرْبِ, وَمَا تَقْرَبَ إِلَيَّ عَبْدِيْ يُشَيِّءُ أَحَبَّ إِلَيَّ مِمَّا افْتَرَضْتُهُ عَلَيْهِ ، وَمَا زَالَ عَبْدِيْ يَتَقْرَبُ إِلَيَّ بِالثَّوَافِلِ حَتَّىْ أَحِبَّهُ ، فَإِذَا أَحِبْتَهُ: كُنْتُ سَمِعْهُ الَّذِي يَسْمَعُ بِهِ، وَبَصَرَهُ الَّذِي يَبْصُرُ بِهِ، وَيَدُهُ الَّتِي يَيْطِشُ بِهَا ، وَرِجْلُهُ الَّتِي يَمْشِي بِهَا ، وَإِنْ سَأَلْتَنِي لَأُعْطِيَنَّهُ ، وَلَئِنْ سَتَعَادْنِي لَأُعِيَّدَنَّهُ ، وَمَا تَرَدَّدَتُ فِي شَيْءٍ أَنَا فَاعِلُهُ تَرَدُّدِيْ عَنْ نَفْسِ الْمُؤْمِنِ ، يَكْرُهُ الْمَوْتَ وَأَنَا أَكْرُهُ مُسَاءَتَهُ)) [رواه البخاري]

කටරෙක් මාගේ හිතවනෙකුට හතුරුකම් කරන්නේද, මහුව එරෙහිව මා යුතු ප්‍රකාශය කරමි. මා අනිවාර්ය කළ කාර්ය මගින් හැර මාගෙට කැමැති කිසියම් දෙයකින් මා කරා ලොවීමට මාගේ වහලාට තොහැක. මාගේ වහලා මා ප්‍රියවන තෙක් කාලීන ක්‍රියාවන් මගින් මා කරා ලොවීමින් සිටි. එසේ මා මහු ප්‍රිය කළේනම්, මහු සටන් දෙන කණ් වශයෙන්ද,

මහු බලන තැන් වශයෙන්ද, මහු අල්ලන අත් වශයෙන්ද මහු අවිදින කකුල් වශයෙන්ද මා පත්වෙමි. මහු මාගෙන් දෙයක් අයදු සිටියේනම්, එය මා මහුව ලබා දෙමි. මහු මාගෙන් රැකවරණය පැනුවෙනම්, එය මහුව මා ලබා දෙමි. විශ්වාස වන්නයෙකුගේ ප්‍රාණය අත්පත් කරන කළ මා ලක්වන වෙහෙස සේ මා කරන වෙනත් කිසියම් කාර්යකින් හෝ වෙහෙසට නොපත්වෙමි. මහු මරණය අප්‍රිය කරයි. මා මහුව වෙදනා කිරීම අප්‍රිය කරමි. (බුහාරී)

තින්දුයෙන් පිළිවෙල

1-න්දා ගැනීමේ ජේර දැඩිතාය කර ගැනීම :

තබිනායක මුහම්මදු (සල්) තුමා ඉර්‍යාල බින් ආයිඩ් (රල්) තුමා අමතා මෙසේ පැවුණිය.

قال النبي ﷺ للبراء بن عازب ﷺ ((إِذَا أَتَيْتَ مَضْجِعَكَ، فَتوَضَّأْ وُضُوْعَكَ لِلصَّلَاةِ، ثُمَّ اضْطَجِعْ عَلَى شَقْكَ الْأَيْمَنِ..)) [متفق عليه]

මල නිදාගැනීමට අදහස් කරන කළ සලාතයට කරන සේ දේශ්වනය කර ගන්න. පසුව, දකුණු පසට හැරී නිදා ගන්න. (බූහාරි හා මුස්ලිම්)

2-න්දා ගැනීමේ ජේර කුරා ඉන්ලක්, ගැලක් නා නාක් තරායනා ක්රීම :

ආයිඩ් (රල්) තුමිය මෙසේ වාර්තා කරන්නිය.

عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا ، أَنَّ النَّبِيَّ ﷺ كَانَ إِذَا أَوَى إِلَى فِرَاشِهِ كُلُّ لَيْلَةٍ جَمَعَ كَفَيْهِ ثُمَّ نَفَثَ فِيهِمَا ، فَقَرَأً فِيهِمَا : ((قُلْ هُوَ اللَّهُ أَحَدٌ)) وَ ((قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ)) وَ ((قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ)) ، ثُمَّ يَمْسَحُ بِهِمَا مَا اسْتَطَاعَ مِنْ حَسَدِهِ ، يَبْدَا بِهِمَا عَلَى رَأْسِهِ وَوَجْهِهِ ، وَمَا أَقْبَلَ مِنْ حَسَدِهِ ، يَعْنَلُ ذَلِكَ ثَلَاثُ مَرَّاتٍ . [رواہ البخاری]

තබි මුහම්මදු (සල්) තුමා රාත්‍රී නිදා ගැනීමට අදහස් කරන කළ, සිය දැන එකතුකාට එහි පිශින්නේය. පසුව කුල්ඩුවල්ලාහු අභද්, කුල් අරාදු

බිරබිල් ගෙවීම් හා කුල් අලාදු බිරබිල් තාස් යන පරිචේදයන් පාරායනා කර, එම අත්ල දෙකින් සිය මූහුණ හා හිසේන් ආරම්භකාට හැකිතාක් තම ගැටිරය පුරාම පිරිමිදින්නේය. මෙසේ එනුමා තෙවරක් කරන්නේය. (බූහාරී)

3-ස්ථිති දක්න කළ තක්සිර් නා තක්සිභ උක්‍රීම :

අලී (රලී) තුම මෙසේ වාර්තා කරන්නේය.

عن علي، أنَّ رَسُولَ اللَّهِ قَالَ حَيْنَ طَبَّتْ مِنْهُ فَاطِمَةُ رَضِيَ اللَّهُ عَنْهَا خَادِمًا: ((أَلَا أَذَلُّكُمَا عَلَى مَا هُوَ خَيْرٌ لَكُمَا مِنْ خَادِمٍ؟ إِذَا أُوپِتَمَا إِلَى فِرَاشِكُمَا، أَوْ أَحَدَنِمَا مَضَاجِعَكُمَا، فَكَبِرَا أَرْبَعاً وَتَلَاثَيْنَ، وَسَبِّحَا ثَلَاثَةً وَتَلَاثَيْنَ، وَاحْمِدَا ثَلَاثَةً وَتَلَاثَيْنَ. فَهَذَا خَيْرٌ لَكُمَا مِنْ خَادِمٍ)) [متفق عليه]

ඉතිමා (රලී) තුමිය තමාට මෙහකාරයෙක් ලබා දෙන මෙන් නබ් මූහම්මදු (සල්) තුමාගෙන් විමසු කළ එනුමා ‘මෙහකාරයෙකුට වඩා උතුම් දෙයක් මබලා (ඉතිමා හා අලී) දෙදෙනාට මා කියා දෙන්නදා ? මබලා දෙදෙනා නිදා ගැනීමට අදහස් කළ විට සූඛ්‍යානල්ලාහ් 33 වරක්ද, අල් හමිදු ලිල්ලාහ් 33 වරක්ද, අල්ලාහු අක්බර් 34 වරක්ද උසු රන්න. මෙය මබලාට මෙහකාරයෙකුට වඩා උතුමිය’ යනු වෙන් පැවැසීය. (බූහාරී හා මූස්ලිම්)

4-න්තයෙන් සිට හඳුකළයෙන් අවද්‍යු තෙල කරන ප්‍රථමාව :

තබා මූහ්මිමුද් (සල්) තුමා දැසු බව උබාදා බින් සාමින් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن عبادة بن الصامت، عن النبي ﷺ قال: ((مَنْ تَعَارَّ مِنَ الْلَّيْلِ فَقَالَ: لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ، الْحَمْدُ لِلَّهِ، وَسُبْحَانَ اللَّهِ، وَاللَّهُ أَكْبَرُ، وَلَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ، ثُمَّ قَالَ: اللَّهُمَّ اغْفِرْ لِي، أَوْ دَعَا، أُسْتَجِيبْ لَهُ، فَإِنَّ تَوَضَّأْ وَصَلَّى قُبْلَتْ صَلَاتِهِ)) [رواه البخاري]

කවරෝ රාත්‍රීයෙහි නින්දෙන් සිට හඳුසියෙන් අවද්‍යු සිට ‘වත්දනාමානයට සූදුසු ස්වාමියා අල්ලාග් හැර අන් කව රෝ හෝ තොමැන්. මහු කේවලය. මහුට සමානව කිසි වක් හෝ තැන. සියලු ප්‍රගාසා හා පාලන බලය මහුටම හිමිවේ. මහු සැම දේ කෙරෙහි සර්ව බලවතාය. ප්‍රගාසා සියල්ල අල්ලාග්ටම හිමිය. මහු ප්‍රවිතු වත්තයාය. වත්දනා මානයට සූදුස්සා මහු හැර අන් කවරෝ හෝ තැන. මහු අනි ගේෂ්චය. කුසලක් කිරීම හෝ අකුසලින් වැළකී සිටීම මහු මගින්ම පවතී’ යනුවෙන් පවසා ‘ස්වාමිනී, මහට කමා කරන්න’ යනුවෙන් හෝ වෙනත් ප්‍රාර්ථනාවක් හෝ කලේ තම්, එය පිළිගනු ලැබේ. දේශ්වනය කොට සලාතය ඉටු කලේනම්, එය පිළිගනු ලැබේ. (බ්‍රහ්ම)

5-නින්දන් අවධ්‍ය රතු :

හුමෙදී ඉඩිනු අල් යමානි (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن حذيفة بن اليمان ﷺ قال: كَانَ النَّبِيُّ ﷺ وَإِذَا اسْتَيقَظَ قَالَ: (الْحَمْدُ لِلَّهِ الَّذِي أَهْمَيَنَا بَعْدَمَا أَمَّاَنَا، وَإِلَيْهِ الشُّوْرُ) [رواه البخاري]

නඩි මුහම්මදු (සල්) තුමා නින්දන් අවධ්‍ය කළ ‘අල් හමුදු ලිල්ලාහිල්ලදී අභ්‍යානා බැදුමා අමානනා ව්‍යුෂෙලෙහින් තුළුර්’ යනුවෙන් උසුරන්නේය. (බූහාරි)

දේශීල්‍ය නා සළාතයෙහි පිළිවෙළ

6-කට නා නාතය එකටරම යේදේම :

අබ්දුල්ලාහ් ඉඩිනු සෙයිද් (රලි) තුමා මෙලෙස වාර්තා කරන්නේය.

عن عبد الله بن زيد ﷺ، أَنَّ رَسُولَ اللَّهِ ﷺ: () تَمَضِّضَ، وَاسْتَشْقَ مِنْ كَفَّ وَاحِدَةً [رواه مسلم]

නඩි මුහම්මදු (සල්) තුමා එක අතකින් ගන් ජ්‍යෙයෙන් කට භා නාසය සේද්න්නේය. (මුස්ලිම්)

7-ඒනානය තර්මා පෙර දැවනය තර්ම :

ආයිෂා (රලි) තුමිය මෙසේ වාර්තා කරන්නකිය.

عن عائشة رضي الله عنها، أنَّ النَّبِيَّ ﷺ : ((كَانَ إِذَا اغْتَسَلَ مِنَ الْجَنَابَةِ ، بَدَا فَعَسَلَ يَدَيْهِ ، ثُمَّ تَوَضَّأَ كَمَا يَتَوَضَّأُ لِلصَّلَاةِ ، ثُمَّ يُدْخِلُ أَصَابَعَهُ فِي الْمَاءِ ، فَيَخْلُلُ بِهَا أُصُولَ الشَّعْرِ ، ثُمَّ يَصْبُّ عَلَى رَأْسِهِ ثَلَاثَ غُرَفٍ يَبْدِيهِ ، ثُمَّ يُفِيضُ الْمَاءُ عَلَى جَلْدِهِ كُلِّهِ)) [البحاري]

නැනි මූහම්මදු (සල්) තුමා අනිවාර්ය ස්නානය කරන කළ පළුමුවෙන් සිය බාහු දෙක සේදුන්නේය. පසුව, සලා තයට කරන සේ දේවනාය කරන්නේය. පසුව අජිලි ජ්‍යෙයේ මතා හිසේහි පහළ පෙදෙස පිරීමින්නේය. පසුව තෙවරක් දැනින් ජ්‍යෙය අභ්‍රර සිය හිසේහි වක්කරන්නේය. පසුව, තම මූල ගැරිරයේම ජ්‍යෙය වක්කරන්නේය. (මුස්ලිම්)

8-දැවනය තැන රතු තනාදා උතුරීම :

නැනි මූහම්මදු (සල්) තුමා පැවැසු බව උමර් බින් කන් තාබ් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن عمر بن الخطاب ﷺ قال: قال رسول الله ﷺ : ((مَا مِنْكُمْ مِنْ أَحَدٍ يَتَوَضَّأُ كَيْسِيْغُ الْوُضُوءِ ثُمَّ يَقُولُ : أَشْهَدُ أَنَّ لَا إِلَهَ إِلَّا اللَّهُ ، وَأَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ إِلَّا فُتَحَتْ لَهُ أَبْوَابُ الْجَنَّةِ التَّسْمَانِيَّةِ ، يَدْخُلُ مِنْ أَيْمَانِهَا شَاءَ)) [رواہ مسلم]

මබලාගෙන් කවරෙක් හෝ දේවනාය කර, එය පරිපුරු මත කර, පසුව ‘අඡ්ජාදු අල්ල ඉලාග ඉල්ලල්ලාහු වඛ්ජාදු අන්න මූහම්මදුන් අඩ්ජාදු

ଵରସ୍ତୁଲେଣ୍ଟ' ଯନ୍ମବେଳେ ଉଚ୍ଛରିଯେନାମି ମହୁଳ ଚେତରୀଙ୍କ ଆତକ ଦ୍ୱାରାଲୁ ବିବାଦାବେ. କୌମୈତି ଦ୍ୱାରାଲୁବକିନ୍ ମହୁ ଲହି ତିଥିଷେ. (ମୂଲ୍ୟାବଳି)

9-ରଲ୍ୟ କ୍ରିସ୍ତିନାବ ପରିବାରଙ୍ଗ କରୀମ :

ଆହୁଜେ (ରଲ୍) ନୂମା ମେଷେ ବାରୀନା କରନ୍ତେନ୍ଦ୍ରୀୟ.

عَنْ أَنَسٍ قَالَ: ((كَانَ النَّبِيُّ يَعْتَصِلُ بِالصَّاعِ إِلَى خَمْسَةَ أَمْدَادٍ، وَيَتَوَضَّأُ بِالْمُدِّ)) [متفق عليه]

ତଥି (ଜଳ୍) ନୂମା ଜୀବନକ (ମୁଦ୍ଦେ ଜୀବନରକ୍ଷକ) ଜିଏ ମୁଦ୍ଦେ ପଶକ ପ୍ରମାଣ ଶୀଳଯେନ୍ ଜୀବନାବ୍ୟ କରନ୍ତେନ୍ଦ୍ରୀୟ. ମୁଦ୍ଦେଖକ ପ୍ରମାଣ ଶୀଳଯେନ୍ ଦ୍ୱାରାବ୍ୟ କରନ୍ତେନ୍ଦ୍ରୀୟ. (ବ୍ୟାଖ୍ୟାତ ହା ମୂଲ୍ୟାବଳି)

(ଦ୍ୱାରିନ୍ ଅଭ୍ୟାସ ପ୍ରମାଣଯକ୍ରମ ମୁଦ୍ଦେ ଯନ୍ମବେଳେ ହାତିନ୍ତିରେ)

10-ଫେରିନାବ କାଳ ରଙ୍ଗ ରକାଧନ୍ ଦେବତା ଦ୍ରୁତ କରୀମ :

ତଥି ମୁହମ୍ମଦ (ଜଳ୍) ନୂମା ଦ୍ୱୟ ବିବାଦିତ ଉଚ୍ଚମାନ୍ (ରଲ୍) ନୂମା ଗେ ବିହାରେକୁବ୍ରି ଭୂମରାନ୍ ମେଷେ ବାରୀନା କରନ୍ତେନ୍ଦ୍ରୀୟ.

عَنْ حُمَرَانَ مُولَى عُثْمَانَ قَالَ النَّبِيُّ: ((مَنْ تَوَضَّأَ حَوْ وَضُوئِيْ هَذَا ، ثُمَّ صَلَّى رَكَعَتَيْنِ لَا يُحَدَّثُ فِيهِمَا نَفْسَةٌ ، غُفَرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنَبِهِ)) [متفق عليه]

କାଳରେକ୍ର ମା କରନ ମେଲ ଦ୍ୱାରାବ୍ୟ କେ ଦ୍ୱାରାବ୍ୟ କର, ପଶୁବ କିଷିଯାମି ଦେଇକ୍ର ଗେନ ଗେ ହାତିବ ଯୋମୁ ନୋକୋବ ରକାଧନ୍ ଦେବତା ଜଳାବ୍ୟକ୍ ଦ୍ରୁତ କରନ୍ତେନ୍ଦ୍ରୀୟ,

මහු පෙර කල (සූජ) පාපයන් කමා කරනු ලැබේ.
(බූහාරි හා මූස්ලිම්)

11-අදානයට රේඛුරු දී රහුව නැවතුමාට සලවාන් දීම්:

නඩි මූහම්මද් (සල්) තුමාගෙන් තමා සවන් දින් බවට අඩුවූලාහ් බින් උමර් (රලි) තුමා මෙසේ වාර්තා කරයි.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا ، أَنَّهُ سَمِعَ النَّبِيَّ ﷺ يَقُولُ : (إِذَا سَمِعْتُمْ
الْمُؤْمِنَ فَقُولُوا مِثْلَ مَا يَقُولُ ، ثُمَّ صَلُوْا عَلَيَّ ، فَإِنَّهُ مَنْ صَلَّى عَلَيَّ صَلَادَةً ، صَلَّى اللَّهُ عَلَيْهِ بِهَا
عَشْرًا ... الْحَدِيثُ) [رواه مسلم]

මලලා (සලකායට අඩුගසන) මූජදින් වරයාගේ අදාන යට සවන් දෙන්නේ නම්, මහු පවසන සේම මලලාද පට සන්න. පසුව, මා කෙරෙහි සලවාන් කියන්න. මක්නිසාද, මාගට සලවාන් එකක් කියන්නාට අල්ලාහ් දෙස වනාවක් සලවාන් කියන්නේය. (මූස්ලිම්)

නඩිතුමාට සලවාක් කියු පසු පහත සඳහන් පාර්ශ්වනාට කරන්නාට එතුමාගේ නිර්දේශය ලැබෙන්නේය. (බූහාරි)

ثُمَّ يَقُولُ بَعْدَ الصَّلَاةِ عَلَى النَّبِيِّ ﷺ : (اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ ،
وَالصَّلَاةِ الْقَائِمَةِ ، آتِ مُحَمَّدًا الْوَسِيْلَةَ وَالْفَضِيلَةَ ، وَأَعْثُمْ مَقَامًا مَحْمُودًا الَّذِي
وَعَدَنِي) روah البخاري. مَنْ قَالَ ذَلِكَ حَلَّتْ لَهُ شَفَاعَةُ النَّبِيِّ ﷺ .

අල්ලාහුමිම රඩි හාදිහිද් දීවතින් තාමිමා. වස්සලාතිල් කාඡලා. ආති මූහම්මදනිල් වසිලන වල් ගැඹුලා. ව්‍යාපෘති මකානන් මහ්මදන් අල්ලදී වඳුනා.

12-අධිකාර දත් මදීම :

නඩි මූහම්මදු (සල්) තුමා ප්‍රකාශ කළ බව අබුහුරෝරා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي هريرة ﷺ ، أَنَّ رَسُولَ اللَّهِ قَالَ: ((لَوْلَا أَنْ أَشْقَى عَلَى أُمَّتِيْ، لَأَمْرُنُهُمْ بِالسُّوَّاكِ عِنْدَ كُلِّ صَلَاتٍ)) [متفق عليه]

මාගේ සමාජයට වෛහෙසක් නොවන්නේ නම්, සෑම සලාතයටම මිස්වාක් (දත් මදීම) කරන මෙන් අණකර ඇත්තෙමි. (බ්‍රහාරි හා මුස්ලිම්)

තින්දෙන් සිට අවදිවූ කළද, දේශ්වනය කරන කළද, මූබයෙහි දුරය ඇති වන කළද, අල්කුර්ආනය පාරායනා කරන කළද, නිවෙසහි පිවිසෙන කළද දත් මදීම නඩිතුමා ගේ මගකි.

13-අත්‍යමින් දේවක්‍රියායේ යාම :

නඩි මූහම්මදු (සල්) තුමා ප්‍රකාශ කළ බව අබුහුරෝරා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي هريرة ﷺ ، قَالَ رَسُولُ اللَّهِ : ((... وَلَوْ يَعْلَمُونَ مَا فِي التَّهْجِيرِ (التَّبَكِيرِ) لَا سَبَقُوا إِلَيْهِ ... الْحَدِيثُ)) [متفق عليه]

.....මවහු සලාතය (සඳහා දේවස්ථානය) තාලවෙලාට අනිව යාමේ පෙනීන එන දෙන සිටින්නේන්නම්, මවහු එය එකිස තරග කරනු ඇතා. (බූහාර් හා මූස්ලිම්)

14-දේවස්ථානයේ ඇවේදජෙනා යෝම :

අඛුඩාරෙරා (රලි) තුමා නඩි වදනක් මෙලෙස වාර්තා කරන්නේය.

عن أبي هريرة ﷺ، أن رسول الله ﷺ قال: ((أَلَا أَذْكُمْ عَلَى مَا يَمْحُوا اللَّهُ بِالْخَطَايَا ، وَيَرْفَعُ بِهِ الدَّرَجَاتِ)) قَالُوا: بَلَى يَارَسُولَ اللَّهِ. قَالَ: ((إِسْبَاغُ الْوُضُوءِ عَلَى الْمَكَارِهِ، وَكُثُرَةُ الْخُطُطِ إِلَى الْمَسَاجِدِ، وَأَتِنْظَارُ الصَّلَاةِ بَعْدَ الصَّلَاةِ، فَذَلِكُمُ الرِّبَاطُ)) [رواه مسلم]

නඩි මුහුම්මද් (සල්) තුමා ‘මබලාගේ පාපයන් කමා කොට මබලාගේ තරාතිරම උසස්කරන දෙයක් ම මබලාට පහදා දෙන්න දැයි?’ විමසු කළ එනුමාගේ අනුගාමිකයින් ‘අල්ලාහ්ගේ දුන්‍යාගෙනි, පහදා දෙන්න’ යයි කිහි. එවිට එනුමා ‘එෂ්වා වෙහෙසට පත්වන අවස්ථාවල පවා දේවතය පරිපුරුණව කිරීම, අධිකව අඩ් තබා දේවස්ථානයට යාම හා සලාතයක් ඉටුකළ පසු තවත් සලාතයක් අපේක්ශා කිරීම වේ. එහෙයින්, මහත් සටන මෙයමය’ යනුවෙන් පැවැසීය. (මූස්ලිම්)

15-කලාතයෝ කහැයෙමෙන් හා බැංගාරත්තමින් යාම:

තබා මුහම්මදු (සල්) තුමාගෙන් තමා සවන් දැන් බව අඩුහුමෙරරා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي هريرة ﷺ قال: سمعت رسول الله ﷺ يقول: ((إِذَا أُقِيمَتِ الصَّلَاةُ فَلَا تَأْتُوهَا تَسْعُونَ، وَأَتُوْهَا تَمْشُونَ، وَعَلَيْكُمُ السَّكِينَةُ، فَمَا أَدْرِكُتُمْ فَصَلُوا ، وَمَا فَاتَكُمْ فَأَفَتُمُوا)) [متفق عليه]

සලාතය (ආරම්භ කිරීම) සඳහා ඉකාමනය (කැඳවීම) කරනු ලැබුවෙනම්, දිවෙන නොපැමිණෙන්න. (නිධනයේ) අවිදෙන පැමිණෙන්න. සිනහුම අනුගමනය කරන්න. ලබු කොටස ඉටු කරන්න. නොලැබු කොටස සම්පූර්ණ කරන්න. (බුහාර හා මුස්ලිම්)

16-දෑටත්තානයෝ රේඛන හා එයෙන් උග්‍රතා තැන :

තබා මුහම්මදු (සල්) තුමා පැවැසු වදනක් අඩුහුමයිස් සාදුදී (රලි) තුමා හෝ අඩු උසයිදේ (රලි) තුමා මෙලස වාර්තා කරන්නේය.

عن أبي حُمَيْدَ السَّاعِدِيِّ ، أَوْ عَنْ أَبِي أَسِيدٍ رضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: قَالَ رَسُولُ اللَّهِ ﷺ: ((إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجَدَ فَلْيَقُلْ: اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ، وَإِذَا خَرَجَ فَلْيَقُلْ: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ)) [رواه مسلم]

බලාගෙන් කවරක් හෝ දේවස්ථානය තුළ පිටිසන කළ ‘අල්ලාහුම ලෝතහ්ලී අඩ්වාබ රහ්මතික’ යනුවෙන්ද, දේවස්ථානයෙන් පිටවන කළ ‘අල්ලාහුම්ම ඉන්නී අස්සලුක මින් ගල්ලික’ යනුවෙන්ද කියන්න. (මුස්ලිම්)

17-අටරජායක අභ්‍යන්තර කළානය ඉටු කිරීම :

නඩි මූහම්මද (සල්) තුමා පැවැශු වදනක් මූසා බින් තල්හා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ مُوسَىٰ بْنِ طَلْحَةَ عَنْ أَبِيهِ قَالَ: قَالَ رَسُولُ اللَّهِ ﷺ: ((إِذَا وَضَعَ أَحَدُكُمْ بَيْنَ يَدِيهِ مِثْلَ مُؤَخَّرَةِ الرَّحْلِ فَلِيُصَلِّ، وَلَا يُبَالِ مِنْ مَرَّ وَرَاءِ ذَلِكَ)) [مسلم]

බලාගෙන් කවරක් හෝ තම ඉදිරියෙහි (මූජක්හිර නිර් රහ්ල්) රියන් තුනෙන් දෙකක ප්‍රමාණ උසෙහි දෙයක් තබා සලානය ඉටු කළේ තම්, එය පිටන් ඇවිදින්නන් ගැන නොසැලුකන්න. (මුස්ලිම්)

සලානය ඉටු කරන්නා බින්තියක හෝ කුඩානුවක හෝ මෙවන් දෙයක පිටුපසින් සිට හෝ සලානය ඉටුකිරීම තබිත්තාගේ මගකි.

18-කරදා දෙක අතර ඉත්තාට ත්‍රිමයි වෘෂ්මිම :

තාත්‍යස් (රලි) තුමාගෙන් සවන් දුන් බව අඩු සුබෝර් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي الربيبر أنه سمع طاووسا يقول: قلنا لابن عباس ﷺ في الْأَقْعَادِ عَلَى الْقَدَمَيْنِ، فَقَالَ : ((هِيَ السُّنَّةُ)) ، فَقُلْنَا لَهُ: إِنَّا لَنَرَاهُ جَعَاءً بِالرِّجْلِ، فَقَالَ ابْنُ عَبَّاسٍ: ((بَلْ هِيَ سُنَّةُ نَبِيِّكُ ﷺ)) [رواه مسلم]

අපි ඉඩිනු අබ්ලාස් (රලි) තුමාගෙන් (සලාතයේ) ඉක් ආද කුමයට හිඳුගැනීම පිළිබඳව විමසීමු. එයට එනුමා ‘එය තබිතුමාගේ මාර්ගයෙකි’ යනුවෙන් පැවැසිය. එවිට අපි ‘එය මතිසුන්ට වෙහෙසක් බව පෙනෙන්නේය’ යයි කිමු. එයට එනුමා ‘තමුන්, එය මබලාගේ මුහුම්මදු තබිතුමාගේ මාර්ග යෙකි’ යනුවෙන් පැවැසිය. (මුස්ලිම්)

දෙපා සිටවා විෂ්ඨ දෙක මත හිඳුගැනීම ඉක්ආද යනු වෙන් හඳුන්වේ. සලාතයෙහි සප්දා දෙක අතර මෙසේ හිඳ ගත යුතුයි.

19-කලාතයෙහි තට්ටුරුකේ ක්‍රමයේ මිශ්‍රාගෙන්ම :

අඩු භූමියේ අස්සාඉදි (රලි) මෙසේ වාර්තා කරන්නේය.

عن أبي حميد الساعدي ﷺ قال: ((كَانَ رَسُولُ اللَّهِ ﷺ إِذَا جَلَسَ فِي الرَّكْعَةِ الْآخِرَةِ ، قَدَّمَ رِجْلَهُ الْيُسْرَى ، وَنَصَبَ الْأُخْرَى ، وَقَعَدَ عَلَى مَقْعَدِيْهِ)) [رواه البخاري]

තබි මුහුම්මදු (සල්) තුමා අවසාන රක්ඛන් හිඳුගන්නා කළ තම වම් පාදය (දකුණු දෙසට) ගෙන්වා, දකුණු කකුල සිටවා තමාගේ තට්ටම

පොලේව මත ගැවෙන සේ අසුත් ගන්නේය.
(බූහාරි)

20-කළුමය තීමේ ජේ අධිකච්ච තුර්පනා ක්රීම :

අඩියුල්ලාභ බින් උමර් (රලි) මෙසේ වාර්තා කරන්නේය.

عن عبد الله بن عمر رضي الله عنهما قال: ((كُنَّا إِذَا كُنَّا مَعَ النَّبِيِّ ﷺ ، إِلَى أَنْ قَالَ: ثُمَّ يَتَخَيَّرُ مِنَ الدُّعَاءِ أَعْجَبَهُ إِلَيْهِ فَيَدْعُونِ)) [رواه البخاري]

අපි නඩි මුහම්මදු (සල්) තුමා සමග සලාතය ඉටුකරන කළ ... එතුමා ... ‘පසුව බලලාගේ මතාපය පරිදි ප්‍රාථ්‍යාපනා වන් තොරාගෙන ප්‍රාථ්‍යාපනා කරන්න’ යනුවෙන් පැවසීය. (බූහාරි)

21-ජයෝගී කළුත්වලු ජේ නා රතු ඉටු කළ යුතු තාලීන කළතායන් :

නඩි මුහම්මදු (සල්) තුමාගෙන් තමා සවන් දැන් බව උම්මු හන්තා (රලි) තුමිය මෙසේ වාර්තා කරන්නේය.

عن أم حبيبة رضي الله عنها ، أنها سمعت رسول الله ﷺ يقول: ((مَا مِنْ عَبْدٍ مُسْلِمٍ يُصَلِّي لِلَّهِ كُلَّ يَوْمٍ يَتَنَتَّيْ عَشَرَةَ رَكْعَةً تَطْوِعاً غَيْرَ الْفَرِيضَةِ ، إِلَّا بَنَى اللَّهُ لَهُ بَيْتًا فِي الْجَنَّةِ)) [رواه مسلم]

කවර මුස්ලිම වරයෙක් හෝ දිනපතා අනිවාර්ය සලාත් වලට අමතරව උපරි සලාත් රක්ඟන් දෙළඟක්

ඉට කරන් නෝදු, අල්ලාහ් මහු වෙනුවෙන් ස්වර්ගයෙහි තිවසක් ඉදි කරයි. (මුස්ලිම්)

දිනපතා ඉටුකළ යුතු එම උපරි සලාතයන් දෙළුහකි. එවා ලුහර් සලාතයට පෝර සතරක්ද, පසුව දෙකක්ද, මගි- රිබි සලාතයට පසු දෙකක්ද, ඉඟා සලාතයට පසු දෙකක්ද හා ඩ්රේ සලාතයට පෝර දෙකක්ද වේ.

22-ඉතා ගලාතය :

නඩි මූහම්මද් (සල්) තුමා පැවැසු බව අබුඥර් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أَبِي ذِرٍ ، عَنِ النَّبِيِّ كُلِّ سُلَامَى (أَيْ :
مَفْصِلٌ مِنْ أَحَدِكُمْ صَدَقَةٌ ، فَكُلُّ تَسْبِيحةٍ صَدَقَةٌ ، وَكُلُّ تَحْمِيدٍ صَدَقَةٌ ، وَكُلُّ تَهْلِيلٍ صَدَقَةٌ ، وَكُلُّ تَكْبِيرٍ صَدَقَةٌ ، وَأَمْرٌ بِالْمَعْرُوفِ صَدَقَةٌ ، وَنَهْيٌ عَنِ الْمُنْكَرِ صَدَقَةٌ ، وَيُخْرِجُ مِنْ ذَلِكَ رَكْعَاتٍ يُرْكَعُهُمَا مِنَ الْضُّحَى)) [رواه مسلم]

මෙලාගෙන් කෙනෙකුගේ සෑම පුරුශ සඳහාද සඳකා වක්වේ. සුබ්හානල්ලාහ් යනුවෙන් කීම සඳකාවකි. අල්හම්දු ලිල්ලාහ් යනුවෙන් කීම සඳකාවකි. ලාංඡලාහ ඉල්ලලාහ් යනුවෙන් කීම සඳකාවකි. අල්ලාහු අක්බර් යනුවෙන් කීම සඳකාවකි. කුසලක් අනු කිරීම සඳකාවකි. අකුසලක් වැළ කීම සඳකාවකි. ලුහා වෙලාවහි රක්ඛන් දෙකක සලාතයක් ඉටුකිරීම මේවා සියල්ලට ප්‍රමාණවන්වේ. (මුස්ලිම්)

දූහවල උදාවී රුජ්‍යාය අධිකවීම හා මෙම සලාතයෙහි වෙළාව ආරම්භවන අතර, (දුර මුදුනෙන් ඉවත්වීමෙන් පසු) ලුහර් සලාතයෙන් අවසන්වේ. මෙයට සීමිත රකෘත් ගණ නාක් තොමැනි අතර අවම වශයෙන් රකෘත් දෙකක් හෝ ඉවුකළ යුතුයි.

23-බත් නැමදුම :

අබුජුරෙරා (රලි) තුමා නබි වදනක් මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَيُّ الصَّلَاةُ أَفْضَلُ بَعْدَ الْمَكْتُوبَةِ، فَقَالَ: ((أَفْضَلُ الصَّلَاةِ بَعْدَ الصَّلَاةِ الْمَكْتُوبَةِ، الصَّلَاةُ فِي جَوْفِ الْلَّيْلِ))
[رواه مسلم]

නබි මුහම්මද (සල්) තුමාගෙන් ‘අනිවාර්ය සලාතයෙන් පසු විශිෂ්ට සලාතය කුමක්දැ යි ? විමසු කළ නබිතුමා ‘අනිවාර්ය සලාතයෙන් පසු විශිෂ්ට සලාතය මැදියම රැයේ කරන සලාතයකි’ යනුවෙන් පැවැසිය. (මුස්ලිම්)

24-විතර සලාතය :

ඇබිනු උමර් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أَبْنَعْ رَضِيَ اللَّهُ عَنْهُمَا، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: ((إِجْعَلُوا آخِرَ صَلَاتِكُمْ بِاللَّيْلِ وِثُرًا)) [متفق عليه]

වත්රේ සලාතය රාත්‍රියෙහි අවසන් සලාතය බවට පත් කර ගන්න. (බූහාරී හා මුස්ලිම්)

25-රාත්‍රින් කම්ඟ කළාතය ඉටු ක්රීම :

අනස් බින් මාලික් (රලි) මෙසේ වාර්තා කරන්නේය.

سُلَيْمَانُ بْنُ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ: أَكَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي فِي نَعْمَمْ؟ قَالَ: ((نَعَمْ))
[رواه البخاري]

අනස් බින් මාලික් (රලි) තුමාගෙන් ‘නඩි මුහාම්මදු (සල්) තුමා පාවහන් පැහැදුගෙන සලාතය ඉටුකර ඇත්දැයි විමසු කළ, එතුමා ‘මව’ යනුවෙන් කිහි. (බූහාරී)

26-කුඩා දේවස්ථානයෙන් කළාතය ඉටු ක්රීම :

දූබිනු උමර් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أَبْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: ((كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَأْتِي قُبَاءً رَأِيكَأَوْ مَاشِيَا)) زاد ابن ثور: حدثنا عبد الله، عن نافع: ((يُصَلِّي فِيهِ رَكْعَتَيْنِ)) [متفق عليه]

නඩි මුහාම්මදු (සල්) තුමා කුඩා දේවස්ථානයට පාගම නින් හා වාහනයෙන් පැමිණෙන්නේය. වෙනත් වාර්තාවක ‘එ (කුඩා)හි රකෘත් දෙකක සලාතයක් ඉටු කරන්නේය’ යනුවෙන් සඳහන්වේ. (බූහාරී හා මුස්ලිම්)

27-න්වයෙන් කාලීන සලාතයන් ඉටු කරීම :

තබි මූහම්මද් (සල්) තුමා පැවසු බවට ජාතිය් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن جابر ﷺ قال: قال رسول الله ﷺ : ((إِذَا قَضَى أَحَدُكُم الصَّلَاةَ فِي مَسْجِدٍ فَلْيَحْجُلْ لِبَيْتِهِ نَصِيبًا مِنْ صَلَاتِهِ، فَإِنَّ اللَّهَ جَاعِلٌ فِي بَيْتِهِ مِنْ صَلَاتِهِ خَيْرًا))
[رواه مسلم]

මලාගෙන් කවරක් ගෝ දේවස්ථානයේ සලාතයක් ඉටු කරන්නේ නම්, මහුගේ සලාතයන් කොටසක් සිය නිවසෙහි ඉටු කිරීමටද වගබලා ගනිදේදන්. මක්තිසාදයන්, සබැවින්ම, අල්ලාජ් මහුගේ නිවසෙහි කරන සලාතයටද කුසලක් ඇති කරන්නේය. (මූස්ලිම්)

28-ඉද්ංත්කාරා සලාතය :

(යෙතතැක් අඟ්ඡාතාකර තරන සලාතය)

ජාතිය් ඉඩිනු අඩ්දල්ලාජ් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن جابر بن عبد الله ﷺ قال: ((كَانَ رَسُولُ اللَّهِ ﷺ يُعْلِمُنَا الْإِسْتِخَارَةَ فِي الْأُمُورِ كَمَا يُعْلِمُنَا السُّورَةَ مِنَ الْقُرْآنِ)) [رواه البخاري]

තබි මූහම්මද් (සල්) තුමා අල්කුර්ආනයේ පරිවහේදයන් අපට ඉගැන්වූ සේ, සැම කාර්යයන්හි උතුම දෙය තොරා ගැනීමේ කුමයද ඉගැන්වූයේය. (බ්‍රහාරි)

පෙර සඳහන් පරිදි කෙනෙක් රක්ඟන් දෙකකින් සමන් වින සලාතයක් ඉවුකම් පසු, මෙසේ පාර්ලිනා කම් යුතුයි.

((اللَّهُمَّ إِنِّي أَسْتَخِرُكَ بِعِلْمِكَ، وَأَسْتَقْدِرُكَ بِقُدرَتِكَ، وَأَسْأَلُكَ مِنْ فَضْلِكَ
الْعَظِيمِ، فَإِنَّكَ تَقْدِيرُ وَلَا تُقْدَرُ، وَتَعْلَمُ وَلَا أَعْلَمُ ، وَأَنْتَ عَلَامُ الْغُيُوبِ، اللَّهُمَّ إِنْ كُنْتَ تَعْلَمُ
أَنَّ هَذَا الْأَمْرَ (وَيُسَمِّي حَاجَتَهُ) خَيْرٌ لِي فِي دِينِي، وَمَعَاشِي، وَعَاقِبَةِ أُمْرِي ، فَاقْدِرْهُ لِي،
وَيُسَرْهُ لِي، ثُمَّ بَارِكْ لِي فِيهِ، وَإِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا الْأَمْرُ شَرٌّ لِي فِي دِينِي، وَمَعَاشِي،
وَعَاقِبَةِ أُمْرِي، فَاصْرِفْهُ عَنِّي، وَاصْرِفْنِي عَنْهُ، وَاقْدِرْ لِي الْخَيْرَ حَيْثُ كَانَ ثُمَّ أَرْضِنِي بِهِ))

අල්ලාභුම්ම ඉන්නී අස්තහිරුක බිංදුල්මික, වඛස්තකදී රුක බිකුද්රතික, වඛස්ඳලුක මින් ගල්ලිකල් අම්මි, ගොන් නක තක්දිරු වලා අක්දිරු, වත්තලු වලා අ:ලමු, වඛන්ත අල්ලාමුල් ගුයුබි, අල්ලාභුම්ම ඉන් කුන්ත ත්:ලමු අන්ත හාදල් අම්ර ක්හයිරුන්ලී ගි දිනී, වමඳාපී, වඛකිබති අම්රි, ගක්දුර්භු ලි, වයස්ස්ස්භු ලි, තුම්ම බාරික් ලි ගිහි, ව ඉන් කුන්ත ත්:ලමු අන්ත හාදල්අම්ර ඡරුන්ලී ගි දිනී, වමඳාපී, වඛකිබති අම්රි, ගස්රෝභු අන්තී, වස්රෝනී අන්තු, වක්දුර් ලි අල් ක්හයිර හයිසු කාන තුම්ම අර්ලිනී බිහි.

ස්වාමිනී, මබ සතුව ඇඟාතය තිබෙන බැවින්, මගෙන් යහපත අයදිමි. මබ වෙන ගක්තිය තිබෙන බැවින් මගෙන් මා ගක්තිය අයදිමි. මගේ උතුම දායාදය මගෙන් අයදිමි. මබ සැම දේ කෙරෙහි බලවතාය. මම (කිසියම් දෙයකට හෝ) බලවතෙක්

නොවන්නෙමි. මබ සැම දේ දැන සිටින් නාය. මම කිසිවක් හෝ නොදැන සිටින්නාය. සහැවුණු කරනු (සියල්ල) දැන සිටින්නා මබමය.

ස්වාමිනී, මගේ මෙම කාර්ය මගේ දූහමටද, මාගේ ජීවි තයටද හා මාගේ පරලොවටද හොඳක් බව මබ දැන සිටින් නේනම්, එයට අදාළ ගක්තිය මට ලබා දෙනු මැත්තව. එය මාහට සරලකොට පසුව එහි මධ්‍යී අභිජාවය ඇති කරනු මැත්තව.

ස්වාමිනී, මගේ මෙම කාර්ය මගේ දූහමටද, මාගේ ජීවි තයටද හා මාගේ පරලොවටද සෙනක් නොවන බව මබ දැන සිටින්නේනම්, මාගෙන් මෙම කාර්යයද, මෙම කාර්ය යෙන් මාවද ඉවත් කරනු මැත්තව. කුමන තැනක සිටියන්, මාහට හොඳ කාර්යයන් සඳහා ගක්තිය ලබා දෙනු මැත්තව. පසුව එහි මාහට තාප්තිය ලබා දෙනු මැත්තව.

29-ඉරු කළුතායෙන් රකු ඉර උදාවන තෙක් ඕම ද්‍රානයේ රැඳු ඩේම :

ඡාබිල් ඉඩිනු සමුරා (රලි) තුමා තබි වදනක් මෙසේ වාර්තා කරන්නේය.

عَنْ جَابِرِ بْنِ سَمْرَةَ: (أَنَّ النَّبِيَّ ﷺ كَانَ إِذَا صَلَّى الْفَجْرَ جَلَسَ فِي
مُصَلَّاهُ حَتَّى يَطْلُعَ الشَّمْسُ حَسَنًا) [رواه مسلم]

නඩි මූහම්මද් (සල්) තුමා ගෘෂ්ම් සලාතය ඉටු කළේ නම්, ඉර පැහැදිලිව උදාවන තෙක් එම ස්ථානයෙහිම රඳී සිටින්නේය. (මුස්ලිම්)

30-සේකුරාදා දෑන ස්තානය තෝරීම :

නඩිනායක මූහම්මද් (සල්) තුමා පැවැසු බව ඉඩිනු උමර් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أَبِي عُمَرِ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: قَالَ رَسُولُ اللَّهِ ﷺ: ((إِذَا جَاءَ أَحَدُكُمُ الْجُمُعَةَ فَلْيَعْتَسِلْ)) [متفق عليه]

මලලාගෙන් කවරෙක් හෝ ජ්‍යෙෂ්ඨාවට පැමිණීමට අදහස් කරන්නේද, මහු ස්තානය කරන්වා. (බූහාර හා මුස්ලිම්)

31-ප්‍රම්ආ කළාතය දෙනා උදැකන්න තෝරීම :

නඩි මූහම්මද් (සල්) තුමා ප්‍රකාශ කළ බව අඛුජුරෙරා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ ﷺ: ((إِذَا كَانَ يَوْمُ الْجُمُعَةِ، وَقَاتَ الْمَلَائِكَةُ عَلَى بَابِ الْمَسْجِدِ، يَكْتُبُونَ الْأَوَّلَ فَالْأَوَّلَ، وَمَثُلُ الْمُهْجَرِ (أَيِّ: الْمُبَكِّرِ) كَمَثَلِ الَّذِي يُهْدِي بَدَنَةً، ثُمَّ كَالَّذِي يُهْدِي بَقَرَةً، ثُمَّ كَبْشًا، ثُمَّ دَحَاجَةً، ثُمَّ يَيْضَةً، فَإِذَا خَرَجَ الْإِمَامُ طَوَّا صُحْفَهُمْ، وَيَسْتَمِعُونَ الذِّكْرَ)) [متفق عليه]

සේකුරාදා දිනයේ සූර්යනයන් දේවස්ථානයේ පිටිසෙන දේරවුවෙහි සිටෙන අනුපිළිවෙළින්

පැමිණෙන්නන් සහ හන් කරන්නේය. පැමිණෙන්න පැමිණෙන්නා මටුවක් කුරු බාන් කළ අයෙකු සේද, එයට පසු පැමිණෙන්නා ගවයෙක් කුරුබාන් කළ අයෙකු සේද, එයට පසු පැමිණෙන්නා බැවූ වක් එයට පසු කුකුලික් එයට පසු බිත්තරයක් යනාදී වශයෙන් කුරුබාන් කළ අයෙකු සේද සම්කනු ලබන්නේය. ඉමාම්වරයා පැමිණ විගස සුර දිනයන් සිය සටහන් පත් අකුලා, දේශනාව සටන් දීමට පටන් ගතිති. (බ්‍රහාරි හා මුස්ලිම්)

32-තුම්ඩා දිනයෙහේ ත්‍රාජ්‍යනාටන් රේඛනු ලබන ටෙලාට ගක්වීම :

අඛුජුරෝරා	(රේ)	තුමා	මෙසේ	වාර්තා
-----------	------	------	------	--------

කරන්නේය.

عن أبي هريرة ﷺ ، أَنَّ رَسُولَ اللَّهِ ﷺ ذَكَرَ يَوْمَ الْجُمُعَةِ فَقَالَ: (فِيهِ سَاعَةٌ، لَا يُوَافِقُهَا عَبْدٌ مُسْلِمٌ، وَهُوَ قَائِمٌ يُصَلِّي، يَسْأَلُ اللَّهَ تَعَالَى شَيْئًا، إِلَّا أُعْطَاهُ إِيَّاهُ، وَأَشَارَ بِيَدِهِ يُقْلِلُهَا) [متفق عليه]

නබි මුහම්මද් (සල්) තුමා ජ්‍රීම්ඩා දිනය ගැන සඳහන් කරන කළ ‘ජ්‍රීම්ඩා දිනයෙහි එක් වෙළාවක් ඇතා. එම වෙළාවහි මුස්ලිම්වරයෙක් සලාතයෙහි සිට අල්ලාගැන් කුමක් හෝ අයදින්නේනම්, එය මහු මහුව නොදී නොසි වින්නේය යනුවෙන් පවසා, එය ඉතාමත් සුළුව වෙළාවක් බව සිය අතින් සංඡාකර පෙන්නුවේය. (බ්‍රහාරි හා මුස්ලිම්)

33-අවුරුදු සලාතය සඳහා එක මාර්ගයෙක්නේ යම නා වෙනත් මාර්ගයෙක්නේ ඒම :

ඡේබිර් (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن جابر قال: ((كَانَ النَّبِيُّ إِذَا كَانَ يَوْمٌ عِيدٍ خَالِفَ الطَّرِيقَ))

[البخاري]

අවුරුදු දිනය පැමිණ කළ නබ් මූහම්මද (සල්) තුමා (සලාතය සඳහා යාමට හා ජ්‍යෙෂ්ඨ) අදාළ මාර්ග වෙනස්කර ගන්නේය. (බ්‍රහාරි)

34-ර්තාකා වෙනුවෙන් සලාතය ඉටු කිරීම :

නබ් මූහම්මද (සල්) තුමා පැවැසු බව අඩුහුරෝරු (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي هريرة قال: قال رسول الله : ((مَنْ شَهَدَ الْجَنَازَةَ حَتَّى
يُصَلِّي عَلَيْهَا فَلَهُ قِيرَاطٌ ، وَمَنْ شَهَدَهَا حَتَّى ثُدْفَنَ فَلَهُ قِيرَاطًا زَانٍ)) قَبْلَ: وَمَا
الْقِيرَاطَانِ؟ قَالَ: ((مِثْلَ الْجَبَيْنِ الْعَظِيمَيْنِ)) [رواه مسلم]

මෙත දේශයක් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ සලාතය ඉටු කරන තොක් එයට සහභාගිවන්නාට එක් ක්‍රිරාතයක කුලියක්ද, එය හැමිදානය කරන තොක් එයට සහභාගිවන්නාට ක්‍රිරාත් දෙකක්ද ලැබෙන්නේය යනුවෙන් නබ් මූහම්මද (සල්) තුමා පැවැසු කළ, ‘ක්‍රිරාත් දෙකක්’ යනු කුමක්ද’ යයි නබ්නාම ගෙන් විමසුහ. එයට එනුමා ‘එය විශාලමත් කුද දෙකකට සමානවේ’ යනුවෙන් පැවැසීය. (මූස්ලිම්)

35-මින්වෙළවල් බහු දැකීම :

තබා මූහම්මයි (සල්) තුමා පැවැසු බව බුරෝදා (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ بُرِيَّةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ : ((كُنْتُ نُهِيَّكُمْ عَنْ زِيَارَةِ الْقُبُوْرِ

فَوْرُوهَا ... الْحَدِيثُ)) [رواه مسلم]

මින්වෙළවල් බහු දැකීම මා (පෙර) තහනම් කළේමි. (නමුත්, මින් ඉදිරියට) එවා බහු දකින්න.... (මුස්ලිම්)

නමුත්, ස්ත්‍රීන් මින්වෙළවල් බහු දැකීම තහනම් බව පෙයින් බින් බාස් (රහ්) අනුළ විද්‍යාත්‍යන් තීන්දුකර ඇත.

උපවාසය පිළිබඳ පිළිවෙළ

36-කර් කරීම :

නඩි මුහම්මද් (සල්) තුමා පැවැසු බව අනස් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أَنَسٍ قَالَ : قَالَ رَسُولُ اللَّهِ ﷺ : ((سَحَرُواْ؛ إِنَّ فِي السُّحُورِ
بَرَكَةً)) [متفق عليه]

(උපවාසයෙහි යෙදීම සඳහා) මබලා සහා
(අවශ්‍යමේ ආහාර පාන අනුහාව) කරන්න. සැබැවින්ම
සහං කිරීමෙහි (අල්ලාජ්ගේ) අභිවාධිය ඇත්තේය.
(බූහාරි හා මූස්ලිම්)

37-ඉට බැඳීම දැරීම්වූ කළ

උරචාකයෙන් මදේම දේශුවීම :

නඩි මුහම්මද් (සල්) තුමා පැවැසු බව සහ්ලේ බින්
ස:ද් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ : قَالَ رَسُولُ اللَّهِ ﷺ : ((لَا يَزَالُ النَّاسُ بِخَيْرٍ مَا عَجَلُواْ
فِتْرًا)) [متفق عليه]

මිනිසුන් උපවාසය අවසන් කිරීමට උත්සුකවන
කාලය පුරාම මවුහු යහකමෙහි සිටිති. (බූහාරි හා
මූස්ලිම්)

38-බමලාන් රාත්‍රියෙන් කේගෙන වන්දනාමාන ක්‍රීම :

තබා මුහම්මද් (සල්) තුමා පැවැසු බව අඛුජුරෙරා, (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي هريرة ﷺ، أن رسول الله ﷺ قال : ((مَنْ قَامَ رَمَضَانَ إِيمَانًا وَاحْسَابًا غُفرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَبَابٍ)) [متفق عليه]

කවරක් හෝ විශ්වාසයෙන් හා පවිත්‍ර වෙනතාවෙන් රමලාන් මස (රාත්‍රි)යෙහි නැගිට වන්දනාමාන කරන්නේද, මහුගේ පෙර පාපයන් සියල්ල කමා කරනු ලැබේ. (බූහරි හා මුස්ලිම්)

39-බමලාන් මාකරේ, විරුද්‍යුතියෙන්

අවසන් දින දහරයේ ඉංත්තාග් (රුද්) ක්‍රීම :

ඉඩිනු උමර් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن ابن عمر رضي الله عنهما قال : ((كَانَ رَسُولُ اللَّهِ ﷺ بَعْتَكِفُ الْعُشْرَ الْأَوَّلَيْرَ مِنْ رَمَضَانَ)) [رواه البخاري]

තබා මුහම්මද් (සල්) තුමා රමලාන් මාසයේ අවසන් දින දහයේ (දේවස්ථානයෙහි) රඳී සිටින්නේය. (බූහරි)

40-කටවාලු මාක දින හයක් උත්තාක්‍රයෙන් ගෙදීම :

නනි මූහම්මයු (සල්) තුමා පැවැසු බව අඩු අයියුති අල් අන්සාරී (රලි) මෙසේ වාර්තා කරන්නේය.

عن أبي أيبوب الأنصاري ﷺ، أن رسول الله ﷺ قال: ((مَنْ صَامَ رَمَضَانَ ،

ثُمَّ أَتَبَعَهُ سِيَّمًا مِّنْ شَوَّالٍ ، كَانَ كَصِيرَامَ الدَّهْرِ)) [رواه مسلم]

කටරෙක් රමලාන් මාසයේ උපවාසයෙහි යෙදී, පසුව, ඡව්වාල් මාසයේ දින හයක් උපවාසයෙහි යෙදෙන්නේද, මහු කාලය පුරාම උපවාසයෙහි යෙදී අයෙකු ලෙස වන්නේය. (මුස්ලිම්)

41-මාක රතා දින තුනක් උත්තාක්‍රයෙන් ගෙදීම :

අඩුහුරෝරා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي هريرة ﷺ قال: ((أَوْصَانِي خَلِيلِي بِشَلَاثٍ، لَا أَدْعُهُنَّ حَتَّىْ أَمُوتَ:

صَوْمٌ ثَلَاثَةُ أَيَّامٍ مِّنْ كُلِّ شَهْرٍ، وَصَلَاتَةُ الصُّحَى، وَبَوْمٌ عَلَىٰ وِثْرٍ)) [متفق عليه]

නනි මූහම්මයු (සල්) තුමා ‘මාස් පතා දින තුනක් උපවා සයෙහි යෙදීම, ලුහා සලාතය ඉවුකිරීම හා වින්ර් සලාතය ඉවුකාල පසු නින්දට යාම’ යනාදි කරුණු තුනක් මට අනු කළේය. මා මරණයට පත්වන තෙක් එවා අන් නොහැරීම්. (බ්‍රහාර හා මුස්ලිම්)

42-අරුණ දින උපවාසය :

නබි මූහම්මද් (සල්) තුමා පැවැසු වදනක් අඩු කතාදා (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي قتادة رضي الله عنه، أن رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال: ((صَيَامُ يَوْمٍ عَرَفَةَ، أَحْتَسِبُ عَلَى اللَّهِ أَنْ يُكَفِّرَ السَّيِّئَاتُ الَّتِيْ قَبَلَهُ، وَالسَّيِّئَاتُ الَّتِيْ بَعْدُهُ)) [رواه مسلم]

(දුල්හල් මස 9 වැනි) අරුණ දින කරන උපවාසය එයට පෙර වසරක හා පසු වසරක කාලයේ පාපයන්ට ප්‍රතිකාර යක් වශයෙන් විය යුතු බව මම අල්ලාහ්ගෙන් අපේක්ෂා කරමි. (මුස්ලිම්)

43-අකුරා දින උපවාසය :

නබි මූහම්මද් (සල්) තුමා පැවැසු වදනක් අඩු කතාදා (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي قتادة رضي الله عنه قال: قال رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : ((صَيَامُ يَوْمٍ عَاشُورَاءَ، أَحْتَسِبُ عَلَى اللَّهِ أَنْ يُكَفِّرَ السَّيِّئَاتُ الَّتِيْ قَبَلَهُ)) [رواه مسلم]

(මූහර්ම මස දිස වැනි) ආපුරා දින කරන උපවාසය එයට පෙර වසරක හා පසු වසරක කාලයේ පාපයන්ට ප්‍රති කාරයක් වශයෙන් විය යුතු බව ම අල්ලාහ්ගෙන් අපේක්ෂා කරමි. (මුස්ලිම්)

ගමන පිළිබඳ පිළිවෙළ

44-ගමනාත් අම්බ කෙනෙක් ජත්තර ගණීම :

තබා මූහම්මයි (සල්) තුමා පැවැසු බව අඩු සරද් (රල්) හා අඩුහුරෝරා (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي سعيد ، وأبي هريرة رضي الله عنهما قالا: قال رسول الله ﷺ : (إِذَا خَرَجَ ثَلَاثَةٌ فِي سَفَرٍ فَلْيَؤْمِرُوا أَحَدَهُمْ) [رواه أبو داود]

මිනිසුන් තුන් දෙනෙක් ගමනක යෙදෙන කළ මවුන් අතර කෙනෙකු (අම්බ්) නායකයා වශයෙන් පත් කරන්වා (අඩුහුටුද්)

45-නැගින තැල තක්සීරය තා

ලක්න තැල තක්සීරය උතුරීම :

ජාබිර් (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن جابر ﷺ قال: ((كُنْ إِذَا صَعِدْنَا كَبُّرْنَا ، وَإِذَا نَزَلْنَا سَبَّحْنَا)) [رواه البخاري]

අපේ උස් ලිමක නගින කළ අල්ලාහු අක්බර් යනුවෙන් තක්සීරයද, පහන් ලිමක බසින කළ සුබිහානල්ලාහ් යනු වෙන් තස්බිහයද උසුරා සිටියෙමු. (බ්‍රහාරි)

46-ත්‍යාගම් තහනක බැඳු කළ :

නබි මූහම්මද් (සල්) තුමාගෙන් තමා සවන් දැන් බව හටුලා බින්ත් හකීම් (රල්) තුමිය මෙසේ වාර්තා කරන්නිය.

عَنْ حُوْلَةِ بْنِ حَكِيمٍ رضِيَ اللَّهُ عَنْهَا قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ يَقُولُ: ((مَنْ نَزَّلَ مَنْزِلًا ثُمَّ قَالَ: أَعُوذُ بِكَلَمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ، لَمْ يَضُرُّهُ شَيْءٌ، حَتَّىٰ يَرْتَجِلَ مِنْ مَنْزِلِهِ ذَلِكَ)) [رواه مسلم]

කටරෙක් කිසියම් තැනක බසේ කළේ ‘අරාදු බිකලිමාතිල් ලාභින් තාමිලාත් මින් පරිර මා කළක්’ යනුවෙන් ප්‍රාථමික කරන්නේද, එනැන් සිට ඔහු ගමන් කරන තොක් ඔහුට කිසිදු බාධාවක් හෝ තොසිදු වේ. (මුස්ලිම්)

47-ගමන අවකෘතාව පැමිණාන කළ තුමැගෙන් දේවක්පානයට යාම :

කඩඩ ඉඩිනු මාලික් (රල්) තුමා නබි වදනක් මෙලෙස වාර්තා කරන්නේය.

عَنْ كَعْبَ بْنِ مَالِكٍ قَالَ: ((كَانَ النَّبِيُّ إِذَا قَدِمَ مِنْ سَفَرٍ بَدَأَ بِالْمَسْجِدِ فَصَلَّى فِيهِ)) [متفق عليه]

නබි මූහම්මද් (සල්) තුමා යම් ගමනක් අවසන් කොට පැමිණෙන විට ප්‍රථමයෙන් දේවස්ථානයට ගොස් සලාතයක් ඉටු කරන්නේය. (බ්‍රහාරි හා මුස්ලිම්)

ଆହାର ବା ଆଦ୍ୟମି ପିଲିବାଦ ପିଲିବାଳ

48-ତଥା ଆଦ୍ୟମି ଧର୍ମ କାରନ୍ତିରେ :

ଆବୁ ଜର୍ଦ୍ଦ ଅଲ୍ କୁଦ୍ଦରୀ (ରଲି) ନୂମା ନବି ଉଦ୍ଦନକୁ
ମେଲେଜ ବାର୍ତ୍ତା କରନ୍ତିରେଯ.

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ: كَانَ رَسُولُ اللَّهِ ﷺ إِذَا اسْتَجَدَ ثُوبًا سَمَاءً
بِاسْمِهِ: إِمَّا فَقِيْصَى، أَوْ عَمَامَةً، ثُمَّ يَقُولُ: ((اللَّهُمَّ لَكَ الْحَمْدُ، أَنْتَ كَسَوْتِنِي،
أَسَأْلُكَ مِنْ خَيْرِهِ، وَخَيْرِ مَا صَنَعَ لَهُ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّهِ، وَشَرِّ مَا صَنَعَ لَهُ)) [رواه
أبو داود]

ନବି ମୁହମ୍ମଦ୍ (ସଲ୍) ନୂମାର ନାଵ ଆଦ୍ୟମକୁ ଲୁବେନାମି
ଶକ୍ତି ନମ କାମିଚିଯ ହୋଇ ନାତ୍ରେପାବ ଯନ୍ମଲେନ୍ କିଯା
ଅଛିବି, ‘ଅଲ୍ଲାହୁ ଖୁଲିମ ଲକଳେ ହାଲିଦ୍, ଅନ୍ତର କଷବନାହିଁ.
ଅଛେଅଲ୍ଲାକା ମିନ୍ ହାଦି ରିହି, ଲ(କୁ)ହାଦିର ମା ଜୁନିଅ ହେବୁ. ଏ
ଅର୍ଥାତ୍ ଲିକ ମିନ୍ ଫରୀଦି, ଏ ଫରୀଦ ମା ଜୁନିଅ ହେବୁ’
ଯନ୍ମଲେନ୍ ପ୍ରାର୍ଥନା କରନ୍ତିରେଯ. (ଆବୁଧୂଲିବିଦ୍)

49-ତଥାନତ ମୁଲନ ଦ୍ଵେଣୀନ ରାଜେଦ୍ଦିତ :

ନବି ମୁହମ୍ମଦ୍ (ସଲ୍) ନୂମା ଆବୁହୁରେରେ
(ରଲି) ନୂମା, ମେଲେଜ ବାର୍ତ୍ତା କରନ୍ତିରେଯ.

عَنْ أَبِي هَرِيرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ ﷺ: ((إِذَا اتَّعَلَ أَحَدُكُمْ فَلَيْسَ
بِالْيُمْنِي، وَإِذَا حَلَعَ فَلَيْسَ بِالشَّمَالِ، وَلَيْنَاعُهُمَا جَمِيعًا، أَوْ لَيْخَلْعُهُمَا جَمِيعًا)) [متفق
عଲ୍ୟ]

මබලාගෙන් කවරෝකු හෝ පාචන්න් පළදින කළ දැකුණු පයෙන් ආරම්භ කරන්න. ගලවන කළ වම් පයෙන් ආරම්භ කරන්න. (පළදින්නේ නම්,) එවා දෙකම පළදින්න. නැති නම්, එවා දෙකම ගලවන්න. (බූහාරි හා මූස්ලිම්)

50-අභාර අනුහට තරන කළ බිජ්‍යාලුන් තේම :

උමර් බින් අඩී සුලමා (රලි) තුමා මෙසේ වාර්තා කරයි.

عَنْ عُمَرَ بْنِ أَبِي سَلْمَةَ قَالَ : كُنْتُ فِي حُجُّرِ رَسُولِ اللَّهِ وَكَانَتْ يَدِيْ
تَطْيِشُ فِي الصَّحْفَةِ ، فَقَالَ لِي : ((يَا غُلَامُ سَمِّ اللَّهَ ، وَكُلْ بِيَمِينِكَ ، وَكُلْ مِمَّا يَلِيْكَ))
[متفق عليه]

ං නඩිනායක මූහමිලදු (සල්) තුමාගේ මධ්‍යාක්කුවෙහි හිඳුගෙන සිටින කළ මගේ අන (ආභාර) හාජ්‍යනායෙහි අවශ දිය. (එය දුටු) නඩිනායක තුමා ‘දරුවු, අල්ලාභ්‍යගේ නාමය උසුරනු. දැකුණු අතින් අනුහට කරනු. (හාජ්‍යනායෙහි) මබට සම්පූර්ණ පවතින තැකින් අනුහට කරනු’ යනුවෙන් ප්‍රකාශ කළේය. (බූහාරි හා මූස්ලිම්)

51-අභාර තන අනුහට කළ රකු අලුලාභ්‍ය රුජ්‍යා තේම :

නඩි මූහමිලදු (සල්) තුමා පැවැසු වදානක් අනස් බින් මාලික් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أنس بن مالك ﷺ قال: قال رسول الله ﷺ : ((إِنَّ اللَّهَ لَيَرْضَى عَنِ الْعَبْدِ أَنْ يَأْكُلَ الْأَكْلَةَ فِي حِمْدَةِ عَلَيْهَا، أَوْ يَشْرِبَ الشُّرْبَةَ فِي حِمْدَةِ عَلَيْهَا)) [رواه
مسلم]

කෙනෙක් ආහාරයක් අනුහට කළ පසු හෝ පානය කළ පසු හෝ එවා ලබාදුන් හෙයින් ඔහු අල්ලාහ්ට ප්‍රයාසා කිරීම කෙරෙහි අල්ලාහ් තාප්ති වන්නේය. (මුස්ලිම්)

52-රාහාය ත්‍රීම ගඳනා නිදහානීම :

අනස් (රලි) තුමා නබිතුමාගේ වදනක් මෙලෙස වාර්තා කරන්නේය.

عن أنس ﷺ، عن النبي ﷺ : ((أَنَّهُ نَهَىٰ أَنْ يَشْرِبَ الرَّجُلُ قَائِمًا)) [رواه
مسلم]

නබි මූහම්මද් (සල්) තුමා පූද්ගලයක් සිටගෙන පානය කිරීම කහනම් කළේය. (මුස්ලිම්)

53-මොරු රාහාය තැං රතු කිට යේදීම :

දූෂිතු අධ්‍යාප්‍ය (රලි) තුමා තබි වදනක් මෙස් වාර්තා කරන්නේය.

عن ابن عباس ﷺ، أَنَّ رَسُولَ اللَّهِ شَرِبَ لَنَا فَمَضَمضَ، وَقَالَ: ((إِنَّ لَهُ دَسَمًا)) [متفق عليه]

නබිනායක මූහම්මද් (සල්) තුමා මෙරු පානය කළ පසු කට සේදිය. (පසුව) ‘එහි මෙදය තිබේ’ යනුවෙන් පැවැසිය. (බ්‍රහාරි හා මූස්ලිම්)

54-ඇඟාර විවේචන තොක්රීම :

අඛුජුරෝරා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي هريرة ﷺ قال: ((مَا عَابَ رَسُولُ اللَّهِ طَعَامًا قُطُّ، كَانَ إِذَا أَشْتَهَاهُ أَكَلَهُ، وَإِنْ كَرِهَهُ تَرَكَهُ)) [متفق عليه]

නබි මූහම්මද් (සල්) තුමා කිස්දු ආහාරයක් විවේචනය තොකරන්නේය. පිය කළේනම්, අනුහව කරන්නේය. අපිය කළේනම්, අනුහව තොකර (ඉවත්ව) සිටින්නේය. (බ්‍රහාරි හා මූස්ලිම්)

55-ඇගිල් තුනෙන් ඇඟාර අනුගම කරීම :

කඩි බින් මාලික් (රලි) තුමා වදනක් මෙසේ වාර්තා කරන්නේය.

عن كعب بن مالك ﷺ قال: ((كَانَ رَسُولُ اللَّهِ يَأْكُلُ بِشَلَاثٍ أَصَابِعَ، وَيَلْعَقُ يَدَهُ قَبْلَ أَنْ يَمْسَحَهَا)) [رواه مسلم]

නබි මූහම්මද් (සල්) තුමා ඇගිල් තුනෙන් ආහාර අනු -හව කරන්නේය. පිය දමන්නට පෙර එවා උරන්නේය. (මූස්ලිම්)

56-කම්කම් ජලය තහාය ක්රීම නා ඡම්ජින් නගරීජනාවය ඇරෙකානා ක්රීම :

තබා මූහම්මද් (සල්) තුමා සම්සම් ජේලය ගැන මෙසේ පැවැසු බව අඩුද් (රලි) තුමා වාර්තා කරන්නේය.

عن أبي ذر رضي الله عنه قال: قال رسول الله ﷺ عن ماء رَمْزَمَ: ((إِنَّهَا مُبَارَكَةٌ، إِنَّهَا طَعَامُ طُمْمٍ)) [رواه مسلم] زاد الطيالسي: ((وَشَفَاءُ سُقْمٍ))

එය අභිවාධිය ලත් දෙයකි. මක්නිසාද සඛැවින්ම, එය විශිෂ්ට ආහාරයකි. (මුස්ලිම්) තයාලීසි ගුන්ථයේ ‘එය සෑම රෝගයටම නිවාරණයකි’ යයි වාර්තාවේ.

57-බමළාන් අටුරුදු හෙළානායේ යම්ප ජෙර යම්ක අනුභව ක්රීම :

අනස් බින් මලික් (රලි) තුමා වදනක් මෙලෙස වාර්තා කරන්නේය.

عن أنس بن مالك رضي الله عنه قال : ((كَانَ رَسُولُ اللَّهِ لَا يَغْدُو بَوْمَ الْفِطْرِ حَتَّى يُأْكُلَ تَمَرَاتٍ)) وفي رواية: ((وَيَأْكُلُهُنَّ وِثِرًا)) [رواه البخاري]

තබා මූහම්මද් (සල්) තුමා රමළාන් අවුරුදු දිනයෙහි ඉඩි ස්වල්පයක් අනුහාව නොකර (සලාතයට) නොයන්නේය. වෙනත් වාර්තාවක ‘එතුමා ඉඩි මන්තයන් අනුහාව කරන් නොය’ යනුවෙන් සඳහන් වේ. (බූහාරී)

දික්ර හා ප්‍රාර්ථනා

58-අල්කුරුඅනාය වැඩියෙන් තාර්යනා තරීම :

නබි මූහම්මද් (සල්) තුමාගෙන් තමා සවන් දැන් බව අඩු උමා අල් බාහිලී (රලි) තුමා වදනක් මෙසේ වාර්තා කරන්නේය.

عن أبي أمامة الباهلي ﷺ قال: سمعت رسول الله ﷺ يقول : ((إِقْرُؤُوا الْقُرْآنَ، فَإِنَّهُ يَأْتِيُ يَوْمَ الْقِيَامَةِ شَفِيعًا لِأَصْحَابِهِ)) [رواہ مسلم]

මබලා අල්කුර්ආනය පාරායනා කරන්න. එය පාරායනා කරන්නාට පරමාන්ත දිනයේදී එය (අල්ලාජ් වෙන) රෙකම දාරු කරන්නෙකු ලෙස පැමිණේ. (මුස්ලිම්)

59-අල්කුරුඅනාය මිතර් හෝත් තාර්යනා තරීම :

නබිතුමාගේ අනුගාමික අඩුහුමෙරා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي هريرة ﷺ، أنه سمع رسول الله ﷺ يقول: ((ما أَذِنَ اللَّهُ لِشَيءٍ مَا أَذِنَ لِنَبِيٍّ حُسْنَ الصَّوْتِ، يَعْنَى بِالْقُرْآنِ يَجْهَرُ بِهِ)) [متفق عليه]

නබිනායක මූහම්මද් (සල්) තුමා අල්කුර්ආනය ගබඳ නගා මිහිරේ හමුවන් පාරායනා කිරීම කෙරෙහි අල්ලාජ් සවන් දෙන සේ, වෙනත් කිසිවක් කෙරෙහි

හෝ (ශ්‍රීයහාව යෙන්) මහු සටන් නොදෙන්නේය.
(බූහාරි හා මූස්ලිම්)

60-සැම අවස්ථාවෙහිම අලුලාභව සහ කරීම :

ආයිජා (රලි) තුමිය මෙසේ වාර්තා කරන්නිය.

عن عائشة رضي الله عنها قالت: ((كان رسول الله ﷺ يَذْكُرُ اللهَ عَلَى كُلِّ

أَحْيَانِهِ)) [رواه مسلم]

නඩි මුහම්මදු (සල්) තුමා සැම අවස්ථාවෙහිම අල්ලාභව සිහි කරන්නෙකු ලෙස සිටින්නේය.
(මූස්ලිම්)

61-තක්වීන් (අලුලාභව උත්ත්කෘත්‍ය) කරීම :

නඩිතුමාගේ බිරිඳූ ජ්‍යෙවෙරියා (රලි) තුමිය
නඩිවදනක් මෙසේ වාර්තා කරන්නිය.

عن جويرية رضي الله عنها، أَنَّ رَسُولَ اللهِ ﷺ خَرَجَ مِنْ عِنْدِهَا بُكْرَةً حِينَ
صَلَى الصُّبُحَ، وَهِيَ فِي مَسْجِدِهَا، ثُمَّ رَجَعَ بَعْدَ أَنْ أَضْحَى، وَهِيَ جَالِسَةٌ، فَقَالَ: ((مَا
زَلْتَ عَلَى الْحَالِ الَّتِي فَارْقَنْتِ عَلَيْهَا؟)) قَالَتْ: نَعَمْ، قَالَ النَّبِيُّ ﷺ: ((لَقَدْ قُلْتُ
بَعْدَكَ أَرْبَعَ كَلِمَاتٍ، ثَلَاثَ مَرَّاتٍ، لَوْ وُزِّنَتْ بِمَا قُلْتَ مُنْدَ الْيَوْمِ لَوَزَّتَهُنَّ: سُبْحَانَ اللَّهِ
وَبِحَمْدِهِ عَدَدَ خَلْقِهِ، وَرِضاً نَفْسِهِ، وَزِنَةَ عَرْشِهِ، وَمَدَادَ كَلِمَاتِهِ)) [رواه مسلم]

ඡ්‍රේවයිරියා (රලි) තුමිය සමග සිටී නඩි මුහම්මදු
(සල්) තුමා සූහන් සලාතය ඉවුකළ පසු එනුමියගෙන්
සිට පිටත් විය. එනුමිය සලාතය ඉවු කළ ස්ථානයෙහි

රදි සිටියාය. එනුමා ලුහා (අහවල්) වෙළාවට ආපසු පැමිණ විටද එනුමිය එම සේවානයෙන්ම රදි සිටිම දුටු එනුමා ‘මෙන් සිට පිටත් වූ සිටම මෙසේම ඔබ රදි සිටින්නේද?’ යනුවෙන් විමසිය. එයට එනුමිය ‘මට’ යයි කිවාය. පසුව නැඩිනුමා ‘මා මෙන් සිට පිටත්වූ පසු වැකි සතරක් තුන්වරක් පාරායනා කළේමි. ඔබ දින පුරාම පාරායනා කළ දෙය කිරා බැලුවෙනම්, ම පාරායනා කළ දේ බරෙන් සිංච පවතී. එම වැකි සුබිභා නල්ලාහි ව්‍ය හමිදිහි අදද (ක්)හල්කිහි, ව රිඟා තැංශිහි, ව සිනාත අර්ශිහි, ව මධ්‍ය කළිමාතිහි යන්නේය’ යනුවෙන් පැවැසිය. (මුස්ලිම්)

62-ත්වියේම :

නඩි මුහුම්මද (සල්) තුමා ප්‍රකාශ කළ බව අඛුජුරෝරා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ قَالَ: ((إِذَا عَطَسَ أَحَدُكُمْ فَلَيْقُلْ: الْحَمْدُ لِلَّهِ، وَلَيْقُلْ لَهُ أَخْوَهُ أَوْ صَاحِبُهُ : يَرْحَمَكَ اللَّهُ. فَإِذَا قَالَ لَهُ: يَرْحَمَكَ اللَّهُ، فَلَيْقُلْ: يَهْدِيْكُمُ اللَّهُ وَيُصْلِحُ بَالَّكُمْ)) [رواه البخاري]

මලාගෙන් කෙනෙකුට කිහුවලක් පිටවී තම්, මහු ‘අල්හම්ද ලිල්ලාහි’ යනුවෙන්ද, (එයට සවන්දෙනා) මහුගේ සහෝදරයා හෝ මිත්‍යය ‘යර්හමුකල්ලාහි’ යනුවෙන්ද, කිව දුනුයි. එසේ මහු ‘යර්හමුකල්ලාහි’ යනුවෙන් පැවැසුවෙනම් මහු (කිහුවල යැවු

තැනැත්තා) ‘යහේකුමල්ලාභ වයුස්ලිභ බාලකුම්’ යනුවෙන් කිව යුතුයි. (බූහාරී)

63-රෝගියට තුරුණා ක්රීම :

දුබිනු අඩ්ලාස් (රලි) තුමා නඩි වදනක් මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أَبْنَ عَبَّاسِ رَضِيَ اللَّهُ عَنْهُمَا، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ عَلَى رَجُلٍ يَعُوذُ مِنْ
فَقَالَ لَهُ لَا يَأْسَ طَهُورٌ، إِنْ شَاءَ اللَّهُ فَلَهُ [رواه البخاري]

(රෝගයට පත්) පූද්ගලයෙකුගේ සූචික් විමසීමට හිය නඩි මූහ්මිමදු (සල්) තුමා මහුව ‘මත කලබල නොවන්න. අල්ලාහ්ගේ මනාපය අනුව සූචි ලැබේ’ යනුවෙන් පැවැසීය. (බූහාරී)

64-වේදනාට ජටත්තා තහේත් අත තැබා තුරුණා ක්රීම :

උස්මාන් දුබිනු අඩ්ලි ආස් (රලි) තුමා මෙමෙස වාර්තා කරන්නේය.

عَنْ عُثْمَانَ بْنِ أَبِي العاصِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، أَنَّهُ شَكَّا إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، يَحْدُثُ فِي
جَسَارِيْوِ مُنْذُ أَسْلَمَ ، فَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: ((ضَعْ يَدِكَ عَلَى الَّذِي يَأْلَمُ مِنْ جَسَارِيْكَ
وَقُلْ: بِاسْمِ اللَّهِ ثَلَاثًا، وَقُلْ سَيْعَ مَرَاتٍ: أَعُوذُ بِاللَّهِ وَقُلْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأَحَادِرُ))
[رواه مسلم]

තම ඉස්ලාමය වැළඳ ගත් දින සිට තම ගැටෙරයෙහි එක්තරා වේදනාවක් පවතින බව උස්මාන් බින් අඛල් ආස් (රලි) තුමා නබී මූහම්මද (සල්) තුමාව කිය. එකළ එතුමා ‘මබේ ගැටෙරයෙහි වේදනාව පවතින තැන්හි මබේ අන තබා ‘බිස්මිල්ලාහ් තුන් වරක්ද, අරාදු බිල්ලාහ් වකුද්රතිහි මින් ජරුර ම, අභිජ්‍ය වරහාදිරු යයි සත් වරක්ද උසුරන්ත’ යනු වෙන් පැවැසිය. (මුස්ලිම්)

65-කුකුලාගේ නා බුරුවාගේ හැඩලීමේ දෙන තෙ දෙන තෙ :

නබී මූහම්මද (සල්) තුමා ප්‍රකාශ කළ බව අඛණ්ඩරෝ (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ قَالَ: ((إِذَا سَمِعْتُمْ صِيَاحَ الْدِيَكَةَ فَاسْأَلُو اللَّهَ مِنْ فَضْلِهِ، فَإِنَّهَا رَأَتْ مَلَكًا، وَإِذَا سَمِعْتُمْ كَهْيَقَ الْحِمَارَ فَتَعَوَّذُوا بِاللَّهِ مِنَ الشَّيْطَانِ، فَإِنَّهَا رَأَتْ شَيْطَانًا)) [متفق عليه]

මබලා කුකුලාගේ හැඩලීම සවන්දුන්නේනම්, අල්ලාහ් ගෙන් ඔහුගේ භාගයය ඇයදින්න. මන්ද, එය සුරදුනවරයාව දුටුවෙය. මබලා බුරුවාගේ තප්පල හඹට සවන් දුන්නේ නම්, සානන්ගේ උවදුරුවන් කෙරෙහි අල්ලාහ්ගෙන් රුක වරණය පතන්න. මන්ද, එය සානාන්ව දුටුවෙය. (බහාර භා මුස්ලිම්)

66-වර්ෂාව වස්තා කළ :

නබිතුමාගේ බිරිඳූ ආයෝජා (රලි) තුමිය වදනක් මෙසේ වාර්තා කරන්නේය.

عن عائشة رضي الله عنها ، أَنَّ رَسُولَ اللَّهِ كَانَ إِذَا رَأَى الْمَطَرَ قَالَ :
((اللَّهُمَّ صَبِّنَا نَافِعًا)) [رواه البخاري]

නබි මුහම්මද් (සල්) තුමා වර්ෂාව වසින කළ ‘ස්වාමිනි. (මෙය) ප්‍රයෝගීතවන් වර්ෂාව බවට පත්කරනු ලැතව’ යනු වෙත් ප්‍රාර්ථනා කරන්නේය. (බ්‍රහාරි)

67-න්වතුල රේවයන කළ :

නබි මුහම්මද් (සල්) තුමාගෙන් නමා සවන් දුන් බව ජ්‍යානිර් බිත් අබ්‍රූල්ලාභ් (රලි) තුමා වදනක් මෙසේ වාර්තා කරන්නේය.

عن جابر بن عبد الله ﷺ قال : سمعت النبي ﷺ يقول: ((إِذَا دَخَلَ الرَّجُلُ بَيْتَهُ فَذَكَرَ اللَّهَ – عَزَّ وَجَلَّ – عِنْدَ دُخُولِهِ، وَعِنْدَ طَعَامِهِ، قَالَ الشَّيْطَانُ: لَا مَبِيتَ لَكُمْ وَلَا عَشَاءَ. وَإِذَا دَخَلَ فَلَمْ يَذْكُرِ اللَّهَ عِنْدَ دُخُولِهِ، قَالَ الشَّيْطَانُ: أَدْرَكْتُمُ الْمَبِيتَ، وَإِذَا لَمْ يَذْكُرِ اللَّهَ عِنْدَ طَعَامِهِ، قَالَ: أَدْرَكْتُمُ الْمَبِيتَ وَالْعَشَاءَ)) [رواه مسلم]

කෙනෙක් සිය තිවසට පිවිසීමට අදහස් කර, පිවිසෙන කළ සහ ආහාර අනුහාව කරන කළ අල්ලාභ්ගේ නාමය සිහි කළේනම්, අයිතාන් (නම

ଅନୁଗାମିକାଙ୍କଣିତ ଅମନ୍ତା) ‘ମର ଲାବ ମେହି ଲୈଖିମି ଗୈନୀମ ହୋଁ ଆହାରଯ ହୋଁ ନୋମୈନ’ ଯନ୍ତ୍ରାଵେନିତ ପାପକାରୀ. ମହୁ ପିଲିଷେନ କାଳ ଅଲ୍ଲାହେଙ୍କେ ନାମଯ ଜିହି ନୋକାଲେନାମି, ଶଦିନାମି (ମୁଖୀ ଅମନ୍ତା) ‘ମରଲା ଲୈଖିମି ଜୀବିନାଯ ଲବା ଗନ୍ତନେହୀଯ’ ଯନ୍ତ୍ରାଵେନିଦ୍ଵାରା, ମହୁ ଆହାର ଅନୁହବ କରନ କାଳ ଅଲ୍ଲାହେଙ୍କେ ନାମଯ ଜିହି ନୋକାଲେନାମି, ‘ମରଲା ଲୈଖିମି ଜୀବିନାଯ ଜହା ଆହାରଯ ଲବା ଗନ୍ତନେହୀଯ’ ଯନ୍ତ୍ରାଵେନିଦ୍ଵାରା ପାପକାରୀ. (ମୁଖିଲିମି)

68-କଣାଏଲେ ଅଲ୍ଲାହେଠା କ୍ଷରିମ :

ନବି ମୁହମ୍ମଦ (ସାହୀନ) ନୂମା ଆକାଶ କାଳ ବବ ଅଭ୍ୟାସରେରୁ (ରାତି) ନୂମା ମେଷେ ଵାର୍ତ୍ତା କରନ୍ତନେହୀଯ.

عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ قَالَ: ((مَا جَلَسَ قَوْمٌ مَجْلِسًا لَمْ يَذْكُرُوا اللَّهَ فِيهِ، وَلَمْ يُصْلُوَا عَلَى نَبِيِّهِمْ، إِلَّا كَانَ عَلَيْهِمْ تِرَةٌ (أَيْ: حَسَرَةٌ) فِيْ إِنْ شَاءَ عَذَابُهُمْ، وَإِنْ شَاءَ غَفَرَ لَهُمْ)) [رواه الترمذى]

ପିରିଜିକ୍ ରେଜେଵ ଜିଲ୍ଲାନ ଯାମି ଜହାଵକ ହୋଁ ଅଲ୍ଲାହେଙ୍କେ ନାମଯ ଜିହି କିରିମ ହା ମୁଖୀଙ୍କେ ନବି ନୂମାର ଜାତିବାନୀ କିମ ନୋଜିଦ୍ରାଵେନାମି, ମୁଖୀ ନିନ୍ଦାବାଦ ଲକ୍ଷ୍ମୀବେନି. ଅଲ୍ଲାହ କାମନୀ ନାମି, ମୁଖୀର ଦ୍ୱାବିତି ଅମୃତ୍ତୁବ୍ୟ. କାମନୀନାମି, ମୁଖୀର କମା କରିବି. (ନିର୍ମିତି)

69-ପାଦେକାଲ୍ୟର କେରିନନ୍ତା ଛାଇ :

ଅନାଜ୍ ବିନ୍ ମାଲିକ୍ (ରାତି) ନୂମା ପଦନାକ୍ ମେଷେ ଵାର୍ତ୍ତା କରନ୍ତନେହୀଯ.

عن أنس بن مالك ﷺ قال: كَانَ النَّبِيُّ ﷺ إِذَا دَخَلَ (أَيْ: أَرَادَ دُخُولَ) الْخَلَاءَ قَالَ: ((اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبُثِ وَالْخَبَائِثِ)) [متفق عليه]

නඩි මුහම්මදු (සල්) තුමා වැසිකිලියට යාමට අදාළස් කරන කළ ‘අල්ලාහුම්ම ඉන්නී අරාදු බික මිනල් ක්හබුසි වල් ක්හබාඉසි’ යනුවෙන් උස්සිරන්නේය. (බූහාර හා මුස්ලිම්)

70-තුළුතුළු 10 නමන තෙව් :

නඩිතුමාගේ බිරිඳු ආයිඡා (රලි) තුමිය වදනක් මෙසේ වාර්තා කරන්නේය.

عن عائشة ﷺ قالت: كَانَ النَّبِيُّ ﷺ إِذَا عَصَفَتِ الرِّيحُ قَالَ: ((اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَهَا، وَخَيْرَ مَا فِيهَا، وَخَيْرَ مَا أُرْسِلَتْ بِهِ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّهَا، وَشَرِّ مَا فِيهَا، وَشَرِّ مَا أُرْسِلَتْ بِهِ)) [رواه مسلم]

සුළුසුළු 10 නමන කළ නඩිනායක මුහම්මදු (සල්) තුමා ‘අල්ලාහුම්ම ඉන්නී අස්සලුක ගයිරහා, ක්හයිර ම, ගිහා, වහයිර ම උර්සිල්තු බිහි, වඅරාදු බික මින් ජර්රහා, ව්‍යර්ර ම ගිහා, ව ජර්ර ම උර්සිල්තු බිහි’ යනුවෙන් ප්‍රාථමනා කරන්නේය. (මුස්ලිම්)

71-මුක්ලම්වරණීච රහස්‍යගතව තුරුපිනා ත්‍රිම් :

නබි මූහම්මදු (සල්) තුමාගෙන් තමා සවන්දින් බව
අඩු දර්දා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي الدرداء ﷺ، أنه سمع رسول الله ﷺ يقول: ((مَنْ دَعَا لِأَخِيهِ بِظَهَرِ
الْغَيْبِ، قَالَ الْمَلَكُ الْمُوَكَّلُ بِهِ: آمِينٌ، وَلَكَ بِمِثْلِ)) [رواه مسلم]

කටරෙක් හෝ තම සහෙදාරයා වෙනුවෙන්
රහස්‍යගතව ප්‍රාර්ථනා කළේනම්, එයට අදාළ සුරුදුනයා
'මෙම ප්‍රාර්ථනාව පිළිගනු මැතිව. මබදා මෙසේම
ලැබෙනු මැතිව' යනුවෙන් පවසන්නේය. (මුස්ලිම්)

72-කේඛාලා ලක්ෂු තැන තුරුපිනා ත්‍රිම් :

නබි මූහම්මදු (සල්) තුමාගෙන් තමා සවන් දුන්
බව උම්මු සලමා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නීය.

عن أم سلمة رضي الله عنها أنها قالت، سمعت رسول الله ﷺ يقول: ((مَا
من مُسْلِمٍ تُصِيبُهُ مُصِيبَةٌ فَيَقُولُ مَا أَمْرَهُ اللَّهُ: إِنَّ اللَّهَ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ، اللَّهُمَّ اجْرِنِي
فِي مُصِيبَتِيْ وَأَخْلِفْ لِي خَيْرًا مِنْهَا — إِلَّا أَخْلَفَ اللَّهُ لَهُ خَيْرًا مِنْهَا)) [رواه مسلم]

කටර මුස්ලිම් වරයෙක් හෝ යම් විපත්තකට ලක්වී
'එය අල්ලාග්ගේ අණ පරිදි සිදුවිය. අපි අල්ලාභ්
වෙනුවෙන්මය. එමෙන්ම අපි මහු වෙනම ආපසු
යන්නෙමු. ස්වාමිනී, මෙම විපත්තකි මාහට කුලිය
ලබාදෙනු මැතිව. මෙම විපත්තක වඩා ගෞජ්ධියක් එ
වෙනුවෙන් මාහට ලබා දෙනු මැතිව' යනු වෙන්

ප්‍රාර්ථනා කළේනම්, අල්ලාහ් මහුව එයට වඩා යහ
පත් දෙයක් ලබා දෙයි. (මුස්ලිම්)

73-කළුමය වනාර්තා ත්‍රීම :

බරුරාඛ ඉඩනු ආසිකි (රලි) තුමා නඩි වදනක්
මෙසේ වාර්තා කරන්නේය.

عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ: ((أَمْرَنَا اللَّهِ بِسُبْحَانِهِ وَنَهَانَا عَنْ سُبْحَانِهِ أَمْرَنَا
بِعِيَادَةِ الْمَرْبِضِ، ... وَإِفْشَاءِ السَّلَامِ، ... الْحَدِيثُ)) [متفق عليه]

නඩි මුහුම්මද් (සල්) තුමා අපට කරුණු හනක්
අනු කළේය. කරුණු හනක් තහනම් කළේය.
රෝගීන්ගේ සූච දුක් බලන ලෙසද,ද, සලාමය
ව්‍යාප්ත කරන ලෙසද අපට අනු කළේය. (බ්‍රහාරි හා
මුස්ලිම්)

විවිධ පිළිවෙළ

74-දැනුම් ඇඟාය ලබා ගැනීම :

නඩි මුහම්මදු (සල්) තුමා ප්‍රකාශ කළ බව
අඛුභුරෝරා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي هريرة ﷺ قال: قال رسول الله ﷺ : ((مَنْ سَلَكَ طَرِيقًا يُلْتَمِسُ
فِيهِ عِلْمًا سَهَلَ اللَّهُ لَهُ بِهِ طَرِيقًا إِلَى الْجَنَّةِ)) [رواه مسلم]

කටරෙක් දැනුම් ඇඟාය ලබාගතීමේ මාර්ගයේ
ගමන් කරන්නේද, අල්ලාහ් එමගින් මහුව ස්වර්ගයට
යන මාර්ගය සරල කරයි. (මුස්ලිම්)

75-රේඛීම් ජේ තුන් ටරක් අටකරුය ජැනීම :

නඩි මුහම්මදු (සල්) තුමා පැවැසු බව අඛුදර්දා
(රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي موسى الأشعري ﷺ، أَنَّ رَسُولَ اللَّهِ ﷺ قَالَ: ((إِلَيْسِتَذَانُ ثَلَاثٌ،
فَإِنَّ أَذِنَ لَكَ، وَإِلَّا فَارْجِعْ)) [متفق عليه]

(අනුකූල නිවස්වල පිවිසීම වෙනුවෙන්) තුන්වරක්
අව සරය පැනිය යුතුයි. මබට අවසරය ලැබේනම්,
පිවිසෙන්න. නැතිනම්, ආපසු හැරී යන්න. (බ්‍රහාර හා
මුස්ලිම්)

76-උරන් ලැබූ දරුවාට රිස දෙයක් කැවීම :

අඛුමුසා අල් අඡ්ජ්‍රී (රලි) තුමා වදනක් මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أَبِي مُوسَى الْأَشْعَرِيِّ قَالَ: ((وُلَدَ لِي غُلَامٌ، فَاتَّقِتُ فَسَمَّاهُ إِبْرَاهِيمَ، فَحَنَّكَهُ بِتَمَرَّةٍ وَدَعَا لَهُ بِالْبَرَّكَةِ ... الْحَدِيثُ)) [متفق عليه]

මාහට දරුවෙක් ඉපදිනි. මම එය නඩි මුහුම්මදු (සල්) තුමාගේ හමුවට රැගෙන ගියෙමි. එතුමා එම දරුවාට ඉඩරා හීම යනුවෙන් තමක් තබා (සිය කවෙන්) ඉදි ගෙඩියක් හපා එය දරුවාට කවා, අභිවාධිය ලබා මෙන මෙන් එයට ප්‍රාර්ථනා කළේය. (මුස්ලිම්)

77-දරුවා වෙනුවෙන් ඇත්කා දානය තෝරීම :

ආයිෂා (රලි) තුමිය මෙසේ වාර්තා කරන්නීය.

عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ: ((أَمْرَنَا رَسُولُ اللَّهِ أَنْ نُعَقَّ عَنِ الْجَارِيَةِ شَاءَ، وَعَنِ الْغُلَامِ شَائِئِينِ)) [رواه أحمد]

ගැහැනු දරුවා වෙනුවෙන් එවැවෙක් හා පිරිමි දරුවා වෙනුවෙන් එවැවන් දෙදෙනෙක් ඇකිකා (පින්) කරන මෙන් නඩි මුහුම්මදු (සල්) තුමා අපට අණ කළේය. (අහ්මද්)

78-ପାଇଁଯେଣି ତାପେରିମ କାହା ଶରୀରଯେତି କମଳର ତାଙ୍କ ବିଲଜନାତ ତାଣୀମ :

ଆହୁଜୀ (ରାଜୀ) ନୂମା ମେଷେ ଵାର୍ତ୍ତା କରନ୍ତେଣ୍ଟୁ.

عَنْ أَنَسِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: أَصَابَنَا مَعَ رَسُولِ اللَّهِ مَطَرٌ. قَالَ: فَحَسَرَ رَسُولُ اللَّهِ عَنْ ثُوُبَةِ حَتَّى أَصَابَهُ مِنَ الْمَطَرِ، فَقُلْنَا: يَا رَسُولَ اللَّهِ! لَمْ صَعَدْتَ هَذَا؟ قَالَ: ((لَا)) حَدِيثُ عَهْدٍ بِرَبِّهِ)) [ରୋହ ମସ୍ଲିମ]

(ଦିନକ) ଅପି ତବି ମୁହମମ୍ଦ (ସାହୀ) ଜମା ବୈଷ୍ଣବ ତେବୁ ତେବୁ. ଲକଳ ଲକ୍ଷ୍ମୀମା ବୈଷ୍ଣବ ତୁମରେମ ଜୟଙ୍ଗୀ ଜିଏ ଆହୁମ ଗାଲିଯ. ଅପିବ ‘ଆଲେଲାହେଗେ ଦ୍ଵିତୀୟାବେଣନି, ଅବନ୍ଧମା ମେଷେ କାହେ କୃମକ ତିଙ୍ଗାଦ ?’ ଯାଇ ବିମେଷିଲୁ. ଅପି ତବିନ୍ଧମା ‘ମେଯ ଚେଲାମିଯାବେନ୍ ଜିଏ ଆହାଲିବନ ଅଳନ୍ ଦେଇକି’ ଯାଇ ଆପିବିଷିଯ. (ମୁହୁର୍ମି)

79-ରୋଟିଯେଣି କ୍ରୂର ଦ୍ରକ୍ଷ ବିଲକ୍ଷମ :

ତବି ମୁହମମ୍ଦ (ସାହୀ) ନୂମାଙ୍କନ୍ତେଗେ ବହାଲେକୁଥିବୁ ଜମାବାନ୍ (ରାଜୀ) ନୂମା ମେଷେ ଵାର୍ତ୍ତା କରନ୍ତେଣ୍ଟୁ.

عَنْ ثُوبَانَ، مَوْلَى رَسُولِ اللَّهِ، عَنْ رَسُولِ اللَّهِ قَالَ: ((مَنْ عَادَ مَرِيضاً، لَمْ يَزَلْ فِي خُرُوفَةِ الْجَنَّةِ)) قَيْلَ: يَا رَسُولَ اللَّهِ! وَمَا خُرُوفَةُ الْجَنَّةِ؟ قَالَ: ((جَنَّاها)) [ରୋହ ମସ୍ଲିମ]

‘କବରେକ ରୋଗିଯେକୁଗେ ଜ୍ଞାପ ଦ୍ୱାକୁ ବିମେଷ ବଳନ୍ତେନ୍ଦ୍ର, ମହୁ କୃତ୍ତମାଲେ ତନ୍ତନ୍ତା ହି ଜିଲ୍ଲି’ ଯାଇ ତବିନ୍ଧମା ଆପିଷ୍ଟ କାଳ ‘କୃତ୍ତମାଲେ ତନ୍ତନ୍ତା’ ଯନ୍ତ୍ର

කුමක්දූ සි එනුමාගෙන් විමසුහ. එයට එනුමා ‘එය පළතුරු උයනකි’ යැයි පැවැසුහ. (මුස්ලිම්)

80-මද ක්නහවීම :

නබි මුහම්මදු (සල්) තුමා තමානට පැවැසු බව අඛුද්‍ර (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي ذر رض قال: قال لي النبي ص : ((لَا تَحْقِرُنَّ مِنَ الْمَعْرُوفِ شَيْئًا ، وَلَوْ أَنْ تَلْقَى أَحَدًا بِوَجْهٍ طَلِيقٍ)) [رواه مسلم]

මබ මබේ සහෝදරයාට මුහුණේ ප්‍රසන්නව හමුවීම හෝ වෙවා යම් කුසලක් හෝ තිනිදින ලෙස නොසළුකන්න. (මුස්ලිම්)

81-අළුලාභ ටෙනුවෙන් ගෙහෙක් තම්වීම :

නබි මුහම්මදු (සල්) තුමා ප්‍රකාශ කළ බව අඛුහුරෝරා (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي هريرة رض ، عن النبي ص : ((أَنْ رَجُلًا زَارَ أَحَادِيلَهُ فِي قَرْيَةٍ أُخْرَى ، فَأَرْصَدَ اللَّهُ لَهُ عَلَى مُدْرَجِهِ مَلَكًا (أَيْ: أَعْدَهُ عَلَى الطَّرِيقِ يَرْفَبُهُ) فَلَمَّا أَتَى عَلَيْهِ قَالَ: أَيْنَ تُرِيدُ؟ قَالَ: أُرِيدُ أَحَادِيلَهُ فِي هَذِهِ الْقُرْيَةِ . قَالَ: هَلْ لَكَ عَلَيْهِ مِنْ نِعْمَةٍ تَرْبَهَا؟ قَالَ: لَا ، غَيْرَ أَنِّي أَحَبَبْتُهُ فِي اللَّهِ عَزَّ وَجَلَّ ، قَالَ: فَإِنِّي رَسُولُ اللَّهِ إِلَيْكَ ، بِأَنَّ اللَّهَ قَدْ أَحَبَّكَ كَمَا أَحَبَبْتُهُ فِيهِ)) [رواه مسلم]

පුද්ගලයෙක් වෙනත් ගම්මානයක විසු සිය සහෝදර යෙකු හමුවීමට ගියෙය. මහු ගමන් කළ

මගෙහි මහු රැක බලා ගැනීම සඳහා අල්ලාහ් සුරදුනයෙක් පත් කළේය. මහු වෙන පැමිණ එනුමා ‘බෙ කොහි යාමට අදහස් කරන්නේද’ යනුවෙන් විමසිය. එයට මහු මා මෙම ගම්මානයෙහි වසන මාගේ සහෝදරයෙකු හමුවීමට අදහස් කරමි’ යයි කිය. ‘මහු බෙහෙර කළ උපකාරයට තුති පුදකිරීම පිණිසද බෙ යන්නේ ?’ යනුවෙන් එනුමා විමසිය. එයට මහු ‘නැත, මා අල්ලාහ් වෙනුවෙන් මහු ප්‍රිය කරන්නෙමි’ යයි කිය. එකළ එනුමා ‘මා බෙ වෙන එවනලද අල්ලාහ්ගේ දුනයෙකි. බෙ අල්ලාහ් වෙනුවෙන් බෙ සහෝදරයා ප්‍රියකරන සේ අල්ලාහ් ද බෙ ප්‍රිය කරන්නේය’ යනුවෙන් පැවැසිය. (මුස්ලිම්)

82-ආදරය කරන බව දැනුම් දීම :

නඩි මූහම්මයි (සල්) තුමා පැවසු බව මික්දාම ඉඩිනු ලදී කාලී (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن المقدام بن معدى كربلاه، أن النبي ﷺ قال: ((إِذَا أَحَبَّ أَحَدُكُمْ
أَخَاهُ، فَلَيُعْلِمْهُ أَنَّهُ يُحِبُّهُ)) [رواه أَحْمَد]

බෙලාගෙන් කෙනෙකු සිය සහෝදරයා ආදරය කරන් නේනමි, ඒ බව මහුට දැනුම් දෙන්න. (අහ්මද්)

83-ඇශ්‍රුම ඇරීම :

නඩි මූහම්මදු (සල්) තුමා ප්‍රකාශ කළ බව අබුභූරෝරා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أُبَيِّ بْنِ هَرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللَّهِ ﷺ : ((الشَّاوُبُ مِنَ الشَّيْطَانِ، إِذَا تَنَاءَبَ أَحَدُكُمْ فَلَيْرُدُهُ مَا سُتَّطَعَ، إِنَّ أَحَدَكُمْ إِذَا قَالَ: هَا، ضَحِكَ الشَّيْطَانُ)) [متفق عليه]

ඇශ්‍රුම ඇරීම ජෙනාන්ගේ ක්‍රියාවකි. එබැවින්, මබලා ගෙන් කටරේක් හෝ ඇශ්‍රුම පිට කළේනම්, එය හැකිනාක් වළුකින්න. මබලාගෙන් කෙනෙක් ‘හා’ යනුවෙන් ගබඳ නගා ඇශ්‍රුම පිට කළේ නම්, ජෙයිනාන් සිනහවන්නේය. (මුස්ලිම්)

84-මින්තුන් රොඳ ක්තුව්ලුලන් න්යාමනාය තරීම :

නඩි මූහම්මදු (සල්) තුමා ප්‍රකාශ කළ බව අබුභූරෝරා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أُبَيِّ بْنِ هَرَيْرَةَ، أَنَّ رَسُولَ اللَّهِ ﷺ قَالَ: ((إِيَّاكُمْ وَالظُّنُونُ، فَإِنَّ الظُّنُونَ أَكْذَبُ الْحَدِيثِ)) [متفق عليه]

(මිනිසුන් කෙරෙහි මබලාගේ) දුර් සිතුව්ලේල ගැන මා මබලාට අවවාද කරමි. මන්ද, දුර් සිතුව්ලේල ඉනා අසනායම පූවනකි. (බ්‍රහාරි හා මුස්ලිම්)

85-න්වයක කිසුතුවල තිරුදා කහයේම :

ආයිජා (රලි) තුමියගෙන් තමා සවන් දැන් බව අස්වද් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنِ الْأَسْوَدِ قَالَ: سَأَلَتْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا مَا كَانَ النَّبِيُّ يَصْنَعُ فِي بَيْتِهِ ؟ قَالَتْ : ((كَانَ يَكُونُ فِي مِهْنَةٍ أَهْلِهِ (أَيْ : خَدْمَتِهِمْ) ، فَإِذَا حَضَرَتِ الصَّلَاةُ خَرَجَ إِلَى الصَّلَاةِ)) [رواه البخاري]

නබි මූහම්මද් (සල්) තුමා නිවසේදී කුමක් කරන්නේද යයි මම ආයිජා (රලි) තුමියගෙන් විමසීමි. එයට එනුමිය ‘තම බිරිඳාන්ට නිවසේ කටයුතුවල සහාය වන්නේය. සලා -නයේ වෙළාව පැමිණ කළා, එය ඉටු කිරීම සඳහා වහාම පිටත්වන්නේය’ යනුවෙන් පැවැසුවාය. (බුහාරී)

86-කේහාවික කතුප්‍රායක කාර්යයන් :

නබි මූහම්මද් (සල්) තුමා ප්‍රකාශ කළා බව අඛුජුරෝරා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ : ((الْفِطْرَةُ خَمْسٌ، أَوْ خَمْسٌ مِّنَ الْفِطْرَةِ: الْحِتَّانُ ، وَالْإِسْتَحْدَادُ (حَقْ شَعْرِ الْعَائِدَةِ)، وَنَفْ الإِبْطِ، وَنَقْلِيمُ الْأَطْفَارِ، وَقَصُ الشَّارِبِ)) [متفق عليه]

සතුව දායක (සූත්‍රනත්) ස්වභාවික කාර්යයන් පහකි. එවා වර්මපේදනය කිරීම, රහස් අවයවයන්හි මධිල් ඉවන් කිරීම, කිහිල්ල මධිල් ගැලවීම, නියපොනු

කැපීම හා උඩු රුවුල කොට කිරීම යනාදීන්ය. (බූහාරි හා මුස්ලිම්)

87-අනාථෙන් රිකාලලා ගැනීම :

නඩි මුහම්මදු (සල්) තුමා පැවැසු බව සහ්ල් බින් සංස්දී (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن سهل بن سعد ﷺ، عن النبي ﷺ قال: ((أَنَا وَكَافِلُ الْيَتِيمِ فِي الْجَنَّةِ مَكَنَّا)). وَقَالَ يَاصْبِعِي السَّبَابَةَ وَالْوُسْطَىٰ. [رواه البخاري]

අනාථෙන්ට රිකාලනය ලබා දෙන්නා මම හා ස්වර්ග යෙහි මෙසේ සිටිමු යනුවෙන් පටසා තම දාරය ඇඟිල්ල හා මද ඇඟිල්ල (යාකොට) සංඡදා කළේය. (බූහාරි)

88-කොරවීමෙන් වැළැකීම :

අඛුජුරෝරා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي هريرة ﷺ، أَنَّ رَجُلًا قَالَ لِلَّهُ تَعَالَى : أَوْصِنِي ، قَالَ: ((لَا تَعْصِبْ)) . فَرَدَّ مِرَارًا ، قَالَ: ((لَا تَعْصِبْ)) [رواه البخاري]

පුද්ගලයෙක් නඩි මුහම්මදු (සල්) තුමාගෙන් ‘මට උප දෙස් දෙන්න’ යනුවෙන් විමසීය. එයට එනුමා ‘මග කොප නොවව’ යයි පැවැසීය. මහු නැවත නැවත එසේම ඇසීය. එකඟද එනුමා ‘මග කොප නොවව’ යයි පැවැසීය. (බූහාරි)

89-අල්ලාහ් ගෙරේන් නියතම් අයිති :

නබී මූහම්මද් (සල්) තුමා ප්‍රකාශ කළ බව අඛුහුරෝරා (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي هريرة ﷺ، عن النبي ﷺ قال: ((سَبْعَةُ يُظْلَهُمُ اللَّهُ فِي ظِلِّهِ، يَوْمًا لَا ظِلٌّ إِلَّا ظِلُّهُ ... وَذَكَرَ مِنْهُمْ : وَرَجُلٌ ذَكَرَ اللَّهَ حَالِيًّا فَفَاضَتْ عَيْنَاهُ)) [متفق عليه]

අල්ලාහ්ගේ සේවණුලේ හැර අන් සේවණුලේක් හෝ තොමැති එම (අවසාන) දිනයෙහි අල්ලාහ් භත් දෙනාකුට (පමණක්) තමාගේ සේවණුලේ ලබා දෙයි. තනිවම සිට අල්ලාහ් ගැන සිහි කිරීමෙන් කුඩා හැඳු මිනිසාද වේ. (බ්‍රහාරි හා මුස්ලිම්)

90-නිතාන දානාය :

නබී මූහම්මද් (සල්) තුමා ප්‍රකාශ කළ බව අඛුහුරෝරා (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي هريرة ﷺ، أن رسول الله ﷺ قال: ((إِذَا ماتَ الْإِنْسَانُ انْقَطَعَ عَمْلُهُ إِلَّا مِنْ ثَلَاثٍ: إِلَّا مِنْ صَدَقَةٍ جَارِيَّةٍ، أَوْ عِلْمٍ يُنْتَفَعُ بِهِ، أَوْ وَلَدٍ صَالِحٍ يَدْعُو لَهُ)) [مسلم]

මිනිසෙක් මරණයට පත්වූ පසු (මහුගේ) කාර්ය තුනක් හැර අන් සියල්ල මහු වෙතින් ඉවත්වේ. එවා ස්ථීරව පවතින දානාය හෝ පලදෙන දානාය හෝ මහුට පාර්ශ්නා කරන යහපත් දරුවාය. (මුස්ලිම්)

91-දෙවක්පාන ඉංගිරීම :

උස්මාන් බින් අග්‍රාන් (රලි) තුමා නැවදානක් මෙසේ වාර්තා කරන්නේය.

عن عثمان بن عفان ﷺ قالَ عِنْدَ قَوْلِ النَّاسِ فِيهِ حِينَ بَيْتِي مَسْجِدُ رَسُولِ اللَّهِ ﷺ : إِنَّكُمْ أَكْثَرُهُمْ وَإِنِّي سَمِعْتُ النَّبِيَّ ﷺ يَقُولُ : (مَنْ بَنَى مَسْجِدًا — قَالَ بُكْرٌ : حَسِبْتَ أَنَّهُ قَالَ : يَسْتَغْفِرُ بِهِ وَجْهَ اللَّهِ — بَنَى اللَّهُ لَهُ مِثْلًا فِي الْجَنَّةِ) [متفق عليه]

උස්මාන් (රලි) තුමා නඩි මූහම්මද් (සල්) තුමාගේ දේවස් -රානය ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේ මිනිසුන් එතුමා ගැන තොයෙක් දේ කරා කළේ. අකළ (උස්මාන් (රලි) තුමා මවුන් අමතා) මබලා ම ගැන බොහෝ දේ කරා කළ පුය. ‘කටරෙක් අල්ලාහ් වෙනුවන් යතු පිරිසිදු වෙනතා වෙන් දේවස්රානයක් ඉදිකරන්නේද, අල්ලාහ් මපුව එසේම එකක් ස්වර්ගයෙහි ඉදිකරයි’ යයි නඩිතුමා කළ ප්‍රකාශ යක් තමා සවන් දැන් බව පැවැසිය. (බූහාරි හා මූස්ලිම්)

92-මිලදී ගැනීමේ තා විඛ්‍යාමිදී ඉවස්ලරුනා තැකීම් :

නඩි මූහම්මද් (සල්) තුමා පැවැසු බව ජ්‍යෙකිර් බින් අඩු දුල්ලාහ් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن جابر بن عبد الله رضي الله عنهم، أن رسول الله ﷺ قال: ((رَحْمَ اللَّهُ رَحْمَلًا سَمْحًا إِذَا بَاعَ ، وَإِذَا اشْتَرَى ، وَإِذَا أَقْضَى)) [رواه البخاري]

දෙයක් මිලදී ගැනීමේදී, විකිණීමේදී හා යම් අයිතිවාසි කමක් අයදීමේදී ඉටසිල්ලෙන් හැසිරෙන මිනිසාට අල්ලාහ් ගේ කරුණාට පහළ වේවා. (බුහාරි හා මූස්ලිම්)

93-මාර්ගයෙහි ඇවත්තට ජවත්න දේ ඉවත් කරීම:

නඩි මුහම්මදු (සල්) තුමා ප්‍රකාශ කළ බව අඛුජුරෙරා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أَبِي هُرَيْرَةَ †، أَنَّ رَسُولَ اللَّهِ † قَالَ: ((يَسِّمَا رَجُلٌ يَمْشِي بِطَرِيقٍ ، وَجَدَ عُصْنَ شَوْكٍ عَلَى الطَّرِيقِ، فَأَخْرَهُ، فَشَكَرَ اللَّهُ لَهُ ، فَغَفَرَ لَهُ)) [رواہ مسلم]

අප අතර සිටින කෙනෙක් මාර්ගයේ ගමන් කරන කළ එහි කටු සහිත අත්තක් දැක, එය ඉවත් කළේ නම්, අල් -ලාහ් මහුව තුනි පුදකාට මහුගේ පාපයන් කමා කරයි. (මූස්ලිම්)

94-කදකාට :

නඩි මුහම්මදු (සල්) තුමා ප්‍රකාශ කළ බව අඛුජුරෙරා (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أَبِي هُرَيْرَةَ †، قَالَ رَسُولُ اللَّهِ †: ((مَنْ تَصَدَّقَ بِعْدَ ثَمَرَةٍ مِنْ كَسْبٍ طَيِّبٍ، وَلَا يَقْبِلُ اللَّهُ إِلَّا طَيِّبٌ، فَإِنَّ اللَّهَ يَتَقَبَّلُهَا بِيَمِينِهِ، ثُمَّ يُرِيهَا لِصَاحِبِهِ كَمَا يُرِيهِ أَحَدُكُمْ فَلُؤْةً حَتَّى تَكُونَ مِثْلَ الْجَبَلِ)) [منفق عليه]

අල්ලාහ් පවිත්‍ර දේ හැර අන් කිසිවක් හෝ පිළි නොගනී. කටරේක් පවිත්‍ර ජීවනෝපායෙන් ඉදි ප්‍රමාණයක් සඳකා (දානය) කළේද, සබැවින්ම අල්ලාහ් එය සිය දැකුණු අතින් පිළිගනී. පසුව, මබලා අන්ව නාමිකෙක් (කවා පොවා) වර් ධනය කරන සේ මහුව එය කන්දක ප්‍රමාණය තෙක් වර්ධ ධනය කරයි. (බුහාරී හා මූස්ලිම්)

95-නර් මක දින දැඟයෙන් අඩ්කටු යහකම් කිරීම :

තබ් මුහම්මදු (සල්) තුමා පැවැසු බව ඉඩිනු අඩ්බාස් (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ بْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ ﷺ ، أَنَّهُ قَالَ : ((مَا الْعَمَلُ فِي أَيَّامِ أَفْضَلُ مِنْهَا فِي هَذِهِ (يَعْنِي أَيَّامِ الْعَشَرِ))) قَالُوا: وَلَا الْجِهَادُ ؟ قَالَ: ((وَلَا الْجِهَادُ ، إِلَّا رَجُلٌ خَرَجَ يُخَاطِرُ بِنَفْسِهِ وَمَا لَهُ فِلَمْ يَرْجِعْ بِشَيْءٍ)) [رواه البخاري]

වෙනත් දිනවල කරන කුමණ යහකමක් හෝ මෙම (දිල් හඳු) දින (දහ)යෙහි කරන යහකමට වඩා ගේෂ්චිත්වයෙන් නොපවති. (බුහාරී)

96-තුළා මැරීම :

තබ් මුහම්මදු (සල්) තුමා ප්‍රකාශ කළ බව අබුහුරෝරා (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عَنْ أَبِي هُرَيْرَةَ ﷺ قَالَ: قَالَ رَسُولُ اللَّهِ ﷺ : ((مَنْ قَتَلَ وَزْغًا فِي أَوَّلِ ضَرَبَةٍ كُتِبَتْ لَهُ مِائَةٌ حَسَنَةٌ ، وَفِي الثَّانِيَةِ دُونَ ذَلِكَ ، وَفِي الثَّالِثَةِ دُونَ ذَلِكَ)) [رواه مسلم]

එකම පහරකින් භුණෙක් සාතනය කරන්නාට ක්‍රිස් සියයක්ද, පහර දෙකකින් සාතනය කරන්නාට එයට අඩු වෙන්ද, පහර තුනකින් සාතනය කරන්නාට එයටත් අඩු වෙන්ද ලැබේ. (මුස්ලිම්)

97-තමා කටන දෙන සුම රද් අන් ඇයෝ නොතීම්:

තනි මූහම්මද් (සල්) තුමා පැවැසු වදනක් හැංස් බින් භාස්මි (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن حفص بن عاصم ﷺ قال: قال رسول الله ﷺ : ((كَفَىٰ بِالْمُرْءِ إِثْمًا

أَنْ يُحَدِّثَ بِكُلِّ مَا سَمِعَ)) [رواہ مسلم]

කෙනෙකු තමා සවන් දෙන සුම රද් අන් ඇයට පැවැසී -මම මහුව පාප සිද්ධිමට ප්‍රමාණවත්වේ. (මුස්ලිම්)

98-කුලිය ලැබෙන ටේතනාවෙන්

තුළුලු ඇයෝ වියදුම් කරීම :

තනි මූහම්මද් (සල්) තුමා පැවැසු බව අතු මස්ලාඛ් අල් බඳ්‍රී (රල්) තුමා මෙසේ වාර්තා කරන්නේය.

عن أبي مسعود البدرى ﷺ، عن النبي ﷺ قال: ((إِنَّ الْمُسْلِمَ إِذَا أَنْفَقَ عَلَىٰ

أَهْلِهِ نَفْقَةً، وَهُوَ يَحْتَسِبُهَا، كَانَتْ لَهُ صَدَقَةً)) [رواہ مسلم]

මුස්ලිම් වරයෙක් පින් ලෙන වෙතනාවෙන් සිය පැවැල් අයට වියදුම් කළේනම්, එය සඳකා හෙවත් දානයක් බවට පත්වේ. (මුස්ලිම්)

99-තෘප්තිව වේගයෙන් කත්මන් ක්රීම :

ඉඩිනු උමර් (රලි) තුමා නඩි වදනක් මෙලෙස වාර්තා කරන්නේය.

عن ابن عمر رضي الله عنهما قال: ((كَانَ رَسُولُ اللَّهِ إِذَا طَافَ الطَّوَافَ الْأَوَّلَ, خَبَّأَ (أي : رَمَلَ) ثَلَاثًا وَمَشَى أَرْبَعًا ... الحديث)) [متفق عليه]

නඩි මූහ්මිමුදු (සල්) තුමා ප්‍රථම තවාගය (ප්‍රදක්ෂිණා) කරන කළ ප්‍රමුණ තුන් වටය වෙගයෙන්ද ඉතිරි වට සතර සාමාන්‍යයෙන්ද ගමන් කරන්නේය. (බූහාරි හා මූස්ලිම්)

100-තුළු වේගයෙන් ගො යෙකාම් අඛණ්ඩව ක්රීම :

ଆයිෂා (රලි) තුමිය මෙසේ වාර්තා කරන්නීය.

عن عائشة رضي الله عنها، أنها قالت: سُئِلَ رَسُولُ اللَّهِ: أَيُّ الْأَعْمَالِ أَحَبُّ إِلَيْهِ ؟ قَالَ: ((أَدْوْمَهَا وَإِنْ قَلَ)) [متفق عليه]

අල්ලාභ් වෙන ඉතාම ප්‍රිය කරන ක්‍රියාව කුමක්ද යැයි නඩි මූහ්මිමුදු (සල්) තුමාගෙන් විමසු කළ එතුමා ‘ඡය සූල වෙන් ශේෂ අඛණ්ඩව කරන ක්‍රියාවකි’ යනුවෙන් පැවැසීය. (බූහාරි හා මූස්ලිම්)

وَصَلَى اللَّهُ وَسْلَمَ وَبَارَكَ عَلَىٰ نَبِيِّنَا مُحَمَّدَ وَآلِهِ وَصَحْبِهِ أَجْمَعِينَ.
وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ.